


වාර්ෂික වාර්තාව  
வருடாந்த அறிக்கை  
Annual Report

2013

“TRULY  
SRI LANKAN”



All of Sri Lanka

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය  
இலங்கை கைப்பணிப்பொருட்கள் சபை  
SRI LANKA HANDICRAFTS BOARD

පටුන	පිටු අංක
දැක්ම සහ මෙහෙවර ප්‍රකාශය	01
සභාපති සහ ප්‍රධාන විධායකගේ සමාලෝචනය	02 - 05
අධ්‍යක්ෂ මණ්ඩලය	06
ජ්‍යෙෂ්ඨ කළමනාකරන කණ්ඩායම	07
පරිපාලනය	8-9
මූල්‍ය සමාලෝචනය	10
මූල්‍ය වාර්තා	
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය	11
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	12
විස්තීර්ණ මූල්‍ය තත්වය	13
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය	14
මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය	15
ස්කන්ධය වෙනස් වීම පිළිබඳ ප්‍රකාශය	16
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්	17-23
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය - ව්‍යාපෘති අංශය	24
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය-වත්කම්	25
මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන් - විකුණුම් පිරිවැය	26-27
නිෂ්පාදන ගිණුම්- ව්‍යාපෘති අංශය	28
කාර්යය පිරිවැය -ව්‍යාපෘති	29
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය	30-42
මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය - ශිල්පීය පුහුණු	43
විගණකාධිපති වාර්තාව	44- 62

## අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ ත්‍යාග හා සමරු භාණ්ඩ වෙළඳපොළේ නියමුවා වීම

## අපගේ මෙහෙවර ප්‍රකාශය

ග්‍රාමීය නිෂ්පාදකයන්හට වෙළඳපොළ වෙත ප්‍රවිෂ්ඨ වීම සඳහා අවස්ථාවන් නිර්මාණය කර දෙන්නා වූ සමාජ වගකීමෙන් යුක්ත වාණිජමය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි අලෙවිකරණ සංවිධානයක් වීම සහ එමගින් ත්‍යාග සහ සැමරුම් භාණ්ඩ කාණ්ඩයේ වර්ධන විභවය වැඩි දියුණු කිරීම සහ සංචාරක ව්‍යාපාරය සඳහා අගය එක් කිරීම.

## අපගේ මූලික හරයන්

- පාරිභෝගිකයා අතිශය සතුටට පත්කිරීම.
- අගය නිර්මාණය කිරීම සහ ග්‍රාමීය ප්‍රජාව අතර වටිනාකම් හුවමාරු කිරීම.
- භෞදම පාරිභෝගික තේරීම සඳහා බහු විධ මුහුණු වරකින් යුතු අවස්ථාවන් සැලසීම.
- තත්ත්වය විශ්වාසනීයත්වය සහ මිල සඳහා වටිනාකම් ලබා දීම.

# සභාපති සහ ප්‍රධාන විධායකගේ සමාලෝචනය

## පසුබිම

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය - ලක්සල 2013 වර්ෂයේ කාර්ය සාධන සමාලෝචනය සතුවින් ඉදිරිපත් කරමි. දේශීය හස්ත කර්මාන්ත කරුවන්ට දෙස් විදෙස් වෙළඳපල අවස්ථා ඇති කරලීමේ අරමුණ පෙරදැරිව ලක්සල ආයතනය 1964 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර 1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභාව අනුබද්ධ ආයතන පනත යටතේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය වශයෙන් ස්ථාපිත කොට ඇත. ලක්සල මෙම ක්ෂේත්‍රයේ රජය සතු පැරණිම සහ විශාලතම අලෙවි ජාලය බවට මේ වන විට පත්ව ඇත.

## නව ප්‍රවණතාවය

2009 වර්ෂයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් ගන්නා ලද තීරණයකට අනුව ලක්සල ආයතනයේ කාර්යයන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උපාය මාර්ගික ව්‍යවසාය සංවර්ධන නියෝජිත ආයතනයේ අධීක්ෂණය යටතට පත්කළ අතර (SEMA) 2011 වර්ෂයේ සිට ආයතනයේ කටයුතු ප්‍රතිව්‍යුහකරණය කෙරෙමින් පවතී. පසුගිය දෙවසර තුළ ගන්නා ලද තීරණයන්හි ප්‍රතිඵලයක් ලෙස ලක්සල ඉදිරි වර්ෂ 05 සඳහා ද තම උපාය මාර්ගික සැලසුම් හරහා පිරිවැටුම මෙන්ම ලාභය ද වැඩි කරගනු ඇත. රට තුළ පවතින සාමකාමී වාතාවරණය තුළ සංචාරකයන්ට ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුදුසු දිවයිනක් ලෙසට පිළිගැනීමත් සමග ලක්සල ව්‍යාපාරික කටයුතු ද දියුණු මට්ටමකට පත්ව ඇත. සංචාරක අමාත්‍යාංශය විසින් කරනු ලබන මහා පරිමාණ ජාත්‍යන්තර ප්‍රචාරණ සහ අලෙවි වැඩපිළිවෙලවල් යටතේ 2016 වර්ෂයේදී අපේක්ෂිත සංචාරක පැමිණීම මිලියන 2.5 දක්වා වැඩි වන අතර ඒ හා සමගාමීව මෙම සංචාරකයින් සඳහා අවශ්‍ය දේශීය තැඟි හා සමරු භාණ්ඩ වෙළඳපල පුළුල් වන අතර ඒ අනුව ලක්සලට විශාල වෙළඳපල අවස්ථාවක් නිර්මාණය වනු ඇත.

## උපාය මාර්ගික ප්‍රවේශය

2011 වසර තුළ ආරම්භ කරන ලද ප්‍රතිව්‍යුහගතකරණය තුළින් තම පිරිවැටුම හා ලාභදායීත්වය මෙන්ම තිරසාර පැවැත්මක් සඳහා අත්‍යාවශ්‍ය, පාරිභෝගිකයන් ආකර්ෂණය කරගත් අතර අවශ්‍යතාවයන්ට සහ ඉල්ලුමට සරිලන පරිදි අවශ්‍ය කටයුතු කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ගයන් තවදුරටත් ශක්තිමත් කරන ලදී. එනම්,

- තම අලෙවිකරණ භාණ්ඩ කාණ්ඩයන් පුළුල් කරමින් නව වෙළඳපලක් ලබාගැනීම (Category Expansion).
- සන්නම්කරණය (Branding) තුළින් ආයතනයේ නාමය වෙළඳපල තුළ ස්ථාපනය කිරීම.
- සංග්‍රහශීලී පාරිභෝගික සේවයකට අවශ්‍ය ආකාරයට සේවක මණ්ඩලය තුළ යහපත් ආකල්ප ගොඩනැංවීම.

ලක්සල වෙළඳනාමය යටතේ හඳුන්වා දුන් ලක්සල අලෙවි කරන සියලුම භාණ්ඩ පෙළ තවදුරටත් පුළුල් කරන අතර ඒවා ගුණාත්මක තත්වයෙන් ඉහළටම තැඟි හා සමරු භාණ්ඩ ලෙසින් දෙස් විදෙස් සංචාරකයන්ට හා පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු තවදුරටත් පුළුල් කරනු ඇත. ඒ අනුව ප්‍රතිසංවිධානය කරනු ලැබූ ලක්සල ආයතනය යටතේ ඉතා උසස් තත්වයේ නවීන විලාසිතා වලින් අනුන භාණ්ඩ රාශියක් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කරන අතර ආකර්ෂණීය ප්‍රදර්ශනාගාර තුළ පිහත් භාණ්ඩ, සම් භාණ්ඩ, අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත, බිනික්, පත් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම අගය එකතු

කරන ලද තේ හා කුළු බඩු ද ලක්සල වෙළඳ නාමය යටතේ අලෙවි කරන අතර ශ්‍රී ලංකාවේ තැගි හා සමරු භාණ්ඩ අලෙවිකරණයේ එකම රාජ්‍ය හා ප්‍රධාන වාණිජ ආයතනයක් බවට දෙස් විදෙස් පාරිභෝගිකයන්ගේ හදවත් තුළ රඳවා තබා ගැනීමට අවශ්‍ය අලෙවිකරණ කටයුතු පුළුල් කොට පාරිභෝගිකයින් ආයතනය කරා තව තවත් ආකර්ෂණය කර ගැනීම හා රඳවා තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

**සන්නම්කරණය තුළින් ආයතනයේ නාමය වෙළඳපල තුළ ස්ථාපනය කිරීම**

ලක්සල තම අලෙවි ප්‍රදර්ශනාගාර වර්තමාන වෙළඳපොළට සරිලන ආකාරයෙන් ඉතා උසස් මට්ටමකට පත් කරන ලදී. ඒ අනුව ලක්සල ප්‍රදර්ශනාගාර නවීකරණය කර පාරිභෝගික ආකර්ශනය ඇතිවන පරිදි ඉතා ඉහළ මට්ටමකට පත් කිරීම මෙන්ම ලක්සල වෙළඳ නාමය යටතේ නිෂ්පාදන හඳුන්වා දෙමින් භාණ්ඩ ප්‍රදර්ශනය ඉහළ මට්ටමක පවත්වාගැනීම හා නාමකරණය තුළින් අපේක්ෂිත අලෙවි ඉලක්ක සපුරා ගැනීමටද කටයුතු කරන ලදී.

**සංග්‍රහශීලී පාරිභෝගික සේවාවකට අවශ්‍ය වන පරිදි සේවක මණ්ඩලය තුළ යහපත් ආකල්ප ගොඩනැංවීම**

නව වෙළඳපොළට සරිලන ආකාරයට කටයුතු කළ හැකි සේවක මඩුල්ලක අවශ්‍යතාවය ලක්සලට අත්‍යවශ්‍ය වූ බැවින් 40% \* 60% සංයුතියෙන් යුතු ස්ථීර සහ කොන්ත්‍රාත් පදනමෙන් යුතු සුදුසු කාර්යභාර කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනීමට කටයුතු කිරීම සහ අවශ්‍ය නිසි පුහුණුව මෙන්ම පෙළඹවීම ඇති කිරීම තුළ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා සුභදශීලී පාරිභෝගික සේවයක් සැපයීමට උනන්දු කරන ලදී. විශිෂ්ට පාරිභෝගික සේවයට අවශ්‍ය සියලුම නව බඳවාගැනීම් කොන්ත්‍රාත් පදනම මත සිදුකරන ලදී. ඒ අනුව වැටුප් හා දීමනා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාව මත සිදුකිරීම තුළින් තවදුරටත් ආයතනයේ මූලික අරමුණු ඉටුකර ගැනීමට එම තත්වය බොහෝ දුරට උපකාරී වී ඇත.

**නිෂ්පාදන අයිතමයන් පුළුල් කිරීම**

ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ආයතනයේ කාර්යයන් පමණක් නොව තම වෙළඳ භාණ්ඩ කාණ්ඩයන්ද පුළුල් කිරීම සඳහා අදාළ කර්තව්‍යයන් ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලයේ මෝස්තර අංශය සමග එක්ව දේශීය නිෂ්පාදනවල අන්‍යන්‍යතාවය රැකගනිමින් වර්තමාන වෙළඳපළ අවශ්‍යතා සඳහා නව නිර්මාණ ඉතා උසස් තත්වයෙන් යුතුව නිර්මාණය කොට වෙළඳපළට හඳුන්වා දීම තුළින් මෙම තැගි සහ සමරු භාණ්ඩ කාණ්ඩයන්ට මැණික් සහ ස්වර්ණාභරණ, තේ, කුළු බඩු, සම් භාණ්ඩ, පිහන් භාණ්ඩ මෙන්ම දේශීය වෙස් මුහුණු සහ අනෙකුත් සමරු නිර්මාණ හඳුන්වා දෙන අතර ලක්සල විසින්ම තම භාණ්ඩ ප්‍රවර්ධනය හා නව මෝස්තර හඳුන්වා දී ඒ සඳහා වෙනමම ඒකකයක් පිහිටුවන ලදී. තවද, ලක්සල විසින් අලෙවි කරනු ලබන දේශීය මැණික් සහ ස්වර්ණාභරණ සඳහා අත්‍යවශ්‍ය වගකීම් සහතිකයක් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සමග එක්ව නිකුත් කිරීම තුළින් දෙස් විදෙස් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම තවදුරටත් ශක්තිමත්ව තහවුරු වී ඇත.

**සැපයුම් ජාලය**

මෙම ආයතනයේ සැපයුම් ජාලය මගින් අලෙවි කිරීමට අවශ්‍ය තැගි හා සමරු භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම ඒවා නිෂ්පාදනය සැලසුම් කිරීම තත්ත්ව පාලනය හා නවීන මෝස්තර ලබා දීම ද ඇතුළත් වේ. 2012 වර්ෂයේ ලියාපදිංචිව සිටි 5000 ක් පමණ වූ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් මෙම වසර තුළ

6000 ක් දක්වා වර්ධනය වී ඇත. නව වෙළඳපල අවස්ථා වැඩි දියුණු කිරීම තුළින් නව නිෂ්පාදකයින් මෙම ක්ෂේත්‍ර තුළට පිවිසීමට පෙළඹ වූ අතර ඔවුන්ගේ කර්මාන්තයේ තිරසාර බවක් ද ඇති කරලිය.

නව ලක්සල වෙළඳ ප්‍රදර්ශනාගාර ආරම්භ කිරීම හා විවෘත කිරීම.

2013 වර්ෂය තුළ කොළඹ කෞතුකාගාර භූමිය, ජේරාදෙණිය උද්භිද උද්‍යානය, පින්තවල හා ගාල්ල යන ස්ථානවල ඉතා නවීන ආකර්ශණීය සියළු පාරිභෝගික පහසුකම් සහිත නව ප්‍රදර්ශනාගාර පිහිටුවීම තුළින් ලක්සල තම වෙළඳ ජාලය පුළුල් කල අතර තම අලෙවි ඉලක්ක සපුරා ගැනීමටද කටයුතු කරන ලදී. එමෙන්ම කොටුව ලක්සල ප්‍රදර්ශනාගාරය පවත්වා ගෙන යනු ලැබූ ගොඩනැගිල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත හැකි පරිදි නවීකරණ කටයුතු ආරම්භ කිරීමද මෙම වර්ෂය තුළ සිදුකරන ලද තවත් ප්‍රධාන කාර්යයක් විය. එමෙන්ම තුම්මුල්ල ලක්සල ප්‍රදර්ශනාගාරයෙහි ද පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරන ලදී.

සේවක පුහුණුවීම් හා නව පත්වීම්

පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය හැකි අයුරින් කාර්ය මණ්ඩලයේ යහපත් ආකල්ප ගොඩනැංවෙන පරිදි පුහුණුවීම් කටයුතු සිදු කරන ලදී. ඒ අනුව ඔවුන් වෙත නවීන අලෙවිකරණ උපාය මාර්ග පිළිබඳ දැනුම ලබාදීම තුළින් ජාත්‍යන්තර තලයේ උසස් පාරිභෝගික සේවාවක් සැපයීම අරමුණ වේ.

**අන්තර්ජාලය හරහා සිදු කරන අලෙවි පහසුකම් ලබාගැනීම  
(Online sales facilities)**

ලක්සල තම භාණ්ඩ පෙළ ලෝකයේ ඕනෑම ස්ථානයක වෙසෙන තම පාරිභෝගිකයින්ට විද්‍යුත් තාක්ෂණය මගින් මිලදී ගැනීමේ පහසුව ඇති කිරීම සඳහා අන්තර්ජාල පහසුකම් 2013 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

ශක්තිමත් මූල්‍යමය ක්‍රියාකාරකම්

2013 වර්ෂය තුළ අප විසින් ගන්නා ලද සියලුම ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵල අපගේ මූල්‍යමය ක්‍රියාකාරිත්වය සහ ඵලදායිතාවය තුළින් මනාව පිළිඹිබු වේ. මෙම වර්ෂයේදී රු.688,112,358/-ක අලෙවි ආදායමක් අත්පත් කරගෙන ඇති අතර එය 2012 වර්ෂයට සමගාමීව 40.6% කින් එනම්, රු.මි. 198 ක වැඩිවීමකි.

අත්කරගත් ප්‍රතිලාභ

2012 වර්ෂය තුළ රු. දශ ලක්ෂ 489.5 ක් වූ අලෙවි ආදායම 2013 වර්ෂය තුළ රු. දශ ලක්ෂ 688.1ක් දක්වා වර්ධනය වූ අතර මෙය 2012 වර්ෂය සමග සැසඳීමේදී 40.6% ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. මෙම අලෙවි ආදායම ඉපයීම තුළ රු. දශ ලක්ෂ 23.4 ක බදු වලට පෙර ශුද්ධ ලාභයක් ලබා ඇත. මෙම සාර්ථකත්වය 2013 වර්ෂයේදී ලබාගැනීම සඳහා අප විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රියාමාර්ගයන් බෙහෙවින් උපකාරී වූ අතර ඒ හරහා අප ආයතනයට භාණ්ඩ සපයන සුළු හා මධ්‍ය පරිමාණයේ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ශක්තිමත් වූවා පමණක් නොව විවිධ හේතූන් මත දිගු කලක් භාණ්ඩ නිෂ්පාදනයෙන් ඉවත්ව සිටි නිෂ්පාදකයින් නැවත ආයතනයට සම්බන්ධ කරගැනීමට හැකි වූ අතර 2013 වර්ෂය අවසාන වන විට ලක්සල සමග ලියාපදිංචි වී ඇති සක්‍රීයව භාණ්ඩ සපයන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව 5,000 ක් ඉක්මවීය. එමෙන්ම හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා වන ගෙවීම්ද පහත පරිදි වර්ධනය වී ඇත.

වර්ෂය	සමරු භාණ්ඩ හා හස්ත කර්මාන්ත නිර්මාණ මිලදීගැනීම් වෙනුවෙන් කරන ලද ගෙවීම්
2011	රු. 183,830,429/-
2012	රු. 316,716,472/-
2013	රු. 532,210,540/-


**අපගේ ප්‍රණාමය**

ලක්සල වෙනුවෙන් ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා වෙතද, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා හා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා වෙතද බෙහෙවින් ස්තූතිවන්ත වන අතර ආයතනය උසස් තත්වයකට ගෙන ඒම සඳහා නිරන්තරයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ටද මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමි.

තවද අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා හා අවශ්‍ය අවස්ථාවලදී ආයතනයේ උන්නතිය උදෙසා උපකාර කළ අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරී මහත්ම/ මහත්මීන් හා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ නියෝජිත ආයතනයේ (SEMA) සභාපතිතුමා ඇතුළු නිලධාරී මහත්ම/මහත්මීන්ද කෘතඥ පූර්වකව සිහි කරමි.

තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළුම සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටු සහ අනෙකුත් කාර්ය මණ්ඩලයටද ඔවුන් විසින් ආයතනය උසස් තලයකට ඔසවා තැබීමට ලබාදෙනු ලැබූ දායකත්වය සහ කැපවීම සඳහා මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි. එමෙන්ම නිරතුරුව අප හා එක්ව පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන නව නිර්මාණ බිහිකරමින් පාරම්පරික හා නව නිපැයුම් ඇතුළත් අත්කම් භාණ්ඩ හා සමරු භාණ්ඩ සපයනු ලබන ශිල්පීන් වෙත හා අප ආයතනය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ අපගේ හිතවත් වටිනා පාරිභෝගිකයින්ටද මාගේ විශේෂ ස්තූතිය පිරිනමමි.

අවසාන වශයෙන් ශ්‍රී ලාංකීය ග්‍රාමීය ආර්ථිකය සවිමත් කර ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීමට අවශ්‍ය සියළු පියවර ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බව සඳහන් කරමින් 2014 වර්ෂයේදී රු. දශලක්ෂ 1,000 ක් දක්වා අලෙවි ආදායමක් ලබාගැනීමටද අපේක්ෂා කරමි.



**අනිල් කොස්වත්ත**  
සභාපති/ප්‍රධාන විධායක

# අධ්‍යක්ෂ මණ්ඩලය

අනිල් කොස්වත්ත මහතා

සභාපති - ප්‍ර.වි.නි. - ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලය

ඉරේෂා බණ්ඩාර මහත්මිය

භාණ්ඩාගාර නියෝජිත

මහා භාණ්ඩාගාරය

දමිත කුමාරසිංහ මහතා

අධ්‍යක්ෂ ජනරාල්

මහජන උපයෝගීතා කොමිෂන් සභාව

වජිර වික්‍රමසිංහ මහතා

කළමනාකාර අධ්‍යක්ෂ

සී/ස ඒ.බී.සී. ලුබ්‍රිකන්ට්ස් (පුද්) සමාගම

ඩබ්ලිව්. ඒ. ඩී. රාජපක්ෂ මහතා

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් -

සමුපකාර හා අභ්‍යන්තර වෙළඳුම් පිළිබඳ අමාත්‍යාංශය

නිරීක්ෂක

ප්‍රධාන ගණකාධිකාරී

එස්. දෙනියවත්ත මහතා

රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

මණ්ඩලීය ලේකම්

එල්. එම්.ඊ. පෙරේරා මහත්මිය

ප්‍රධාන මෙහෙයුම් නිලධාරී



## ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම

එල්. එම්. ඊ. පෙරේරා මහත්මිය	ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
රෝහිණි පෙරේරා මහත්මිය	අධ්‍යක්ෂ (මූල්‍ය)
සී. එන්. දහනායක මහතා	අධ්‍යක්ෂ (සේවක මණ්ඩල හා කළමනාකරණ)
කැළමි ජයවර්ධන මහතා	අධ්‍යක්ෂ (විකුණුම්)
ජේ. කේ. ඩී. එස්. කේ. ජයනෙත්ති මහතා	ප්‍රධාන අභ්‍යන්තර විගණක
ඒ. යූ. ඩී. පෙරේරා මහතා	ව්‍යාපෘති නිලධාරී
දේවිකා කුමාරි මහත්මිය	නියෝජ්‍ය අධ්‍යක්ෂ (බෙදහැරීම්)
වජිරා සමරරත්න මහත්මිය	නියෝජ්‍ය අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන)
සම්පත් සෙනෙවිරත්න මහතා	සහකාර අධ්‍යක්ෂ (නිෂ්පාදන සංවර්ධන)
ජේ. ඩී. හරිස්චන්ද්‍ර මහතා	සහකාර අධ්‍යක්ෂ

**පරිපාලනය -**

සංවිධානයේ ඉලක්ක හා පරමාර්ථ ලභාකර ගැනීම උදෙසා මෙන්ම අනිකුත් සහායක සේවාවන් සැපයීම පිණිස පරිපාලන සහ මානව සම්පත් අංශය කළමනාකාරිත්වය වෙත වගකීමට බැඳී සිටී. සමාලෝචිත වර්ෂය තුළ කාර්ය මණ්ඩලය 181 කින් සමන්විත වන අතර එහි විස්තර පහත සඳහන් වේ.

<u>සේවක ගණය</u>	<u>මුළු ශක්තිය</u>	
	ස්ථීර	කොන්ත්‍රාත්
01. විධායක කාර්යය මණ්ඩලය	04	02
02. විකුණුම් හා සම්බන්ධ ශ්‍රේණි	47	52
03. අනෙකුත් කාර්යය මණ්ඩලය (සහායක සේවා)	40	36
<b>එකතුව</b>	<b><u>91</u></b>	<b><u>90</u> - <u>181</u></b>

පසුගිය වසර හා සසඳා බැලීමේදී කාර්ය මණ්ඩල බලකාය 190 සිට 181 දක්වා අඩු වී ඇත.

තරඟකාරී ව්‍යාපාර පරිසරය තුළ මනා ලෙස සැලසුම් කළ කෙටි, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ව්‍යාපාර සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිණිස හොඳින් පුහුණු වූ කැපවී කටයුතු කරන කාර්යක්ෂම ශ්‍රමබලකායක් ගොඩනැගීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. එමනිසා, පුහුණු සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සහ සිත්ගන්නා සුළු දිරිදීමනා යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙමින් සේවකයින්ගේ ගුණාත්මකභාවය සහ ඵලදායිකත්වය වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත. දැනට කෙටිගෙන යන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අත්‍යවශ්‍ය සේවක කාණ්ඩ අභිවර්ධනය කිරීම සහ වර්ගීකරණය කිරීම සාර්ථක ලෙස නිමා කර ඇත. ඊට අමතරව, සමස්ත සේවක සංඛ්‍යාව 207ක් සහිත නව සංවිධාන ව්‍යුහය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. එමෙන්ම සමස්ත කාර්යය මණ්ඩලයෙන් 40%ක් ස්ථීර කාර්යය මණ්ඩලයෙන් සහ 60%ක් කොන්ත්‍රාත් සේවකයින්ගෙන් පවත්වාගෙන යන ලෙසටද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත. එබැවින් බැඳීම් අඩුකරමින් විකුණුම් අංශය සඳහා සුදුසු නව සේවකයින් ලබා ගැනීමට ආයතනයට හැකි විය.

1971 අංක 38 දරණ මුදල් පනතේ රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය පාලනය හා කටයුතු කරන ප්‍රධාන පනත සහ පනතේ විධිවිධාන හස්ත කර්මාන්ත මණ්ඩලය සඳහා අදාළ වේ. මණ්ඩලය පාලනය කරන ව්‍යවස්ථාව යටතේ වර්තමාන තත්ත්වයවනුයේ අධ්‍යක්ෂ මණ්ඩලය අමත්‍යාංශයටත් සුපුරුදු ලෙස අමාත්‍යාංශය පාර්ලිමේන්තුවටත් වගකීමට බැඳී සිටීමය. විගණකාධිපතිවරයාද මණ්ඩලයේ මූල්‍ය කාර්යය සාධනය පිළිබඳව සිය වාර්තාව ලබාදෙන අතර ඔහු විසින් ලබාදෙන වාර්තාව පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව ( COPE ) විසින් ඉතා සියුම්ව පරීක්ෂා කරනු ලැබේ.

ප්‍රධාන ගණන් දීමේ නිලධාරී ලෙස අමාත්‍යාංශ ලේකම් ද, සභාපති/ප්‍රධාන විධායක ගණන්දීමේ නිලධාරී ලෙස ද මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. ආයතනය සම්පූර්ණ ව්‍යාපාර පරිපාලන, මූල්‍ය හා මෙහෙයුම් කටයුතුවලදී කළමනාකරණ කමිටුව, සභාපති/ප්‍රධාන විධායක වෙත වගකීමට බැඳේ.

മൂലം വാർത്ത

මූල්‍ය සමාලෝචනය

2013 දෙසැම්බර් මස 31 වන දිනට

2013 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන වර්ෂය ශ්‍රී.ලං.රු.

	ලක්සල	ව්‍යාපෘතිය	එකතුව
පිරිවැටුම	688,112,358	11,632,153	699,744,511
වෙනත් ආදායම්	33,508,867	3,283,645	36,312,512
වර්ෂය සඳහා දළ ලාභය	461,072,705	3,621,450	464,694,158
වර්ෂය සඳහා ශුද්ධ ලාභය /(අලාභය)	13,322,379	420,300	13,742,679
ජංගම වත්කම්	709,695,780	29,216,827	738,912,607
ජංගම බැරකම්	596,396,019	67,364,480	663,760,499
මුළු වත්කම්	1,800,526,484	92,253,314	1,892,779,798
මුළු ස්කන්ධය	577,823,341	22,853,699	600,677,040
මුළු බැරකම්	1,222,703,143	69,417,615	1,292,120,758
දළ ලාභ අනුපාතය	67.01%	31.13%	66.41%
ශුද්ධ ලාභ අනුපාතය	1.94%	3.61%	1.96%
වෙනත් ආදායම්	4.80%	28.23%	5.19%
ජංගම අනුපාතය (වාර)	1.19	0.43	1.11
ආයෝජන මත ප්‍රතිලාභ %	2.31%	1.84%	2.29%

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය


මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

2013 දෙසැම්බර් මස 31 වන දිනට

	ලක්ෂල පුද්ගලාගාරය	ව්‍යාපෘතිය					
	2013 රු.	2012 රු.	2012 ජන 01 රු.	2013 රු.	2013 එකතුව රු.	2012 එකතුව රු.	2011 එකතුව රු.
<b>වත්කම්</b>							
දේපළ, පිරිසහ සහ උපකරණ	1,090,830,704	712,203,239	226,482,684	63,036,487	1,153,867,191	775,234,911	289,434,691
<b>ජංගම නොවන වත්කම්</b>	1,090,830,704	712,203,239	226,482,684	63,036,487	1,153,867,191	775,234,911	289,434,691
<b>භාණ්ඩ වට්ටෝරු</b>	547,391,810	242,220,919	128,133,297	3,868,830	551,260,640	246,153,450	131,021,348
වෙළඳ ණය සහ අනෙකුත් ලැබීම්	154,234,702	125,764,536	58,426,315	25,033,161	179,267,863	166,752,077	100,674,639
මුදල් සහ මුදලට සමාන දෑ	8,069,268	24,990,500	17,806,115	314,836	8,384,104	27,886,407	22,680,024
<b>ජංගම වත්කම්</b>	709,695,780	392,975,955	204,365,727	29,216,827	738,912,607	440,791,934	254,376,011
<b>මුළු වත්කම්</b>	1,800,526,484	1,105,179,194	430,848,411	92,253,314	1,892,779,798	1,216,026,845	543,810,702
<b>ආයෝජන කොටස් හා බැරකම්</b>							
<b>ප්‍රාග්ධන සහ සංචිත</b>							
ප්‍රකාශිත ප්‍රාග්ධනය	73,628,878	73,628,878	73,628,878	-	73,628,878	73,628,878	73,628,878
ප්‍රාග්ධන සංචිත	510,806	510,806	510,806	-	510,806	510,806	510,806
ප්‍රත්‍යාගණන සංචිත	434,903,833	434,903,833	134,175,116	21,164,824	456,068,657	456,068,657	155,339,940
ලැබී ඇති ප්‍රදාන	62,000,000	12,000,000	12,000,000	41,951,172	103,951,172	53,951,172	53,951,172
ලාභ සහ අලාභ	6,779,824	(6,542,556)	(66,172,570)	(40,262,297)	(33,482,473)	(47,225,154)	(110,414,877)
<b>මුළු ප්‍රාග්ධනය සහ සංචිත</b>	577,823,341	514,500,961	154,142,230	22,853,699	600,677,040	536,934,359	173,015,919
විග්‍රාමික ප්‍රතිලාභ බැඳීම්	22,703,097	28,417,509	28,119,582		22,703,097	28,417,509	28,119,582
විලම්බිත බදු වගකීම්	21,677,208	11,517,706	1,517,706		21,677,208	11,517,706	1,517,706
විලම්බිත ආදායම	180,747,327	90,000,000			180,747,327	90,000,000	-
ණය	401,179,493	158,844,548	137,605,228	2,035,135	403,214,628	160,879,683	139,937,716
<b>ජංගම නොවන බැරකම්</b>	626,307,124	288,779,763	167,242,516	2,035,135	628,342,259	290,814,898	169,575,004
ණය හිමියෝ සහ උපචිත	352,112,270	165,502,235	90,082,250	67,364,480	419,476,750	251,762,948	173,194,572
ලංකා බැංකු ණය කෙටි කාලීන	234,655,494	93,937,218	19,375,000		234,655,494	93,937,218	19,375,000
බැංකු අයිරාව	9,628,255	42,459,017	6,415		9,628,255	42,577,422	8,650,207
<b>ජංගම බැරකම්</b>	596,396,019	301,898,470	109,463,665	67,364,480	663,760,499	388,277,588	201,219,779
<b>මුළු ආයෝජන කොටස් සහ බැරකම්</b>	1,800,526,484	1,105,179,194	430,848,411	92,253,314	1,892,779,798	1,216,026,845	543,810,702

අවසාන තත්වය

අංක 01 සිට 39 දක්වා පිටුවල දැක්වෙන ගිණුම් ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රකාශවලට සටහන් මෙම මූල්‍ය ප්‍රකාශයන්හි අවශ්‍යම අංගයකි.




එස්. ආර්. එම්. පෙරේරා මිය

ප්‍රධාන මූල්‍ය නිලධාරී

මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙලකර ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය උසුලයි 20140 මැයි මස 30 වන දින පැවති රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් තබන ලදී.

  
අනිල් කොස්වත්ත මයා  
සහාපති

  
එල්. එම්. ඊ. පෙරේරා මිය  
ප්‍රධාන මෙහෙයුම් නිලධාරී

  
මණ්ඩලීය අධ්‍යක්ෂ

## ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

විස්තීර්ණ ආදායම පිළිබඳ ප්‍රකාශය  
2013 දෙසැම්බර් 31 දිනට අවසන් වන

2013 දෙසැම්බර් 31 දිනට අවසන් වන වර්ෂය	ලක්ෂල පුර්වනාගාරය			ව්‍යාපෘතිය	එකතුව	එකතුව	එකතුව
	2013	2012	2011	2013	2013	2012	2011
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
<b>ආදායම</b>							
දේශීය	688,112,358	489,564,350	274,893,093	11,632,153	699,744,511	504,317,545	292,203,148
අපනයන			1,475,428	-			1,475,428
	<b>688,112,358</b>	<b>489,564,350</b>	<b>276,368,521</b>	<b>11,632,153</b>	<b>699,744,511</b>	<b>504,317,545</b>	<b>293,678,576</b>
විකුණුම් පිරිවැය	(227,039,653)	(202,628,850)	(110,957,238)	(8,010,703)	(235,050,356)	(209,163,608)	(127,735,091)
<b>දළ ලාභය</b>	<b>461,072,705</b>	<b>286,935,500</b>	<b>165,411,283</b>	<b>3,621,450</b>	<b>464,694,155</b>	<b>295,153,937</b>	<b>165,943,485</b>
ලැබී ඇති ප්‍රදානයන්	16,515,298	10,000,000			16,515,298	10,000,000	
වෙනත් ආදායම්	16,993,569	7,656,544	22,740,963	3,283,645	20,277,214	13,263,743	22,828,430
පරිපාලන වියදම්	(359,918,584)	(188,578,972)	(122,081,983)	(5,590,048)	(365,508,632)	(192,507,923)	(124,718,493)
බෙදාහැරීමේ පිරිවැය	(47,489,083)	(23,271,225)	(4,263,820)	(885,959)	(48,375,042)	(29,587,664)	(4,289,972)
අපනයන වියදම්	(1,534,323)	-	(136,554)	-	(1,534,323)	-	(136,554)
<b>මෙහෙයුම් කටයුතු වලින් ප්‍රතිඵල</b>	<b>85,639,582</b>	<b>92,741,847</b>	<b>61,669,889</b>	<b>429,088</b>	<b>86,068,669</b>	<b>96,322,093</b>	<b>59,626,896</b>
මූල්‍ය පිරිවැය	(62,178,283)	(23,111,834)	(9,295,292)	(8,787)	(62,187,070)	(23,132,371)	(9,310,490)
<b>බදු පෙර ලාභය</b>	<b>23,461,299</b>	<b>69,630,013</b>	<b>52,374,597</b>	<b>420,300</b>	<b>23,881,599</b>	<b>73,189,722</b>	<b>50,316,406</b>
බදු වියදම් (ජා.ගො.බ./අ.සේ.ගා/එ.අ.බ)	(10,138,920)	(10,000,000)	(687,233)		(10,138,920)	(10,000,000)	(687,233)
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>13,322,379</b>	<b>59,630,013</b>	<b>51,687,364</b>	<b>420,300</b>	<b>13,742,679</b>	<b>63,189,722</b>	<b>49,629,173</b>

**විස්තීර්ණ ආදායම පිළිබඳ ප්‍රකාශය**  
**දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා**

		ලක්ෂල පුද්ගලාගාරය		
දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා		2013	2012	2011
සටහන		රු.	රු.	රු.
<b>ආදායම</b>				
දේශීය	1	688,112,358	489,564,350	274,893,093
අපනයන				1,475,428
		688,112,358	489,564,350	276,368,521
<u>විකුණුම් පිරිවැය</u>	2	(227,039,653)	(202,628,850)	(110,957,238)
<b>දළ ලාභය</b>				
		461,072,705	286,935,500	165,411,283
ලැබී ඇති ප්‍රදාන		16,515,298	10,000,000	
වෙනත් ආදායම්	3	16,993,569	7,656,544	22,740,963
පරිපාලන වියදම්	4	(359,918,584)	(188,578,972)	(122,081,983)
බෙදාහැරීමේ පිරිවැය	5	(47,489,083)	(23,271,225)	(4,263,820)
අපනයන වියදම්	6	(1,534,323)	-	(136,554)
<b>මෙහෙයුම් කටයුතුවලින් ප්‍රතිඵල</b>		85,639,582	92,741,846	61,669,889
මූල්‍ය පිරිවැය	7	(62,178,283)	(23,111,834)	(9,295,292)
<b>බද්දට පෙර ලාභය</b>		23,461,300	69,630,013	52,374,597
බදු වියදම් (ජා.ගො.බ./අ.සේ.ගා/ඵ.අ.බ)		(10,138,920)	(10,000,000)	(687,233)
<b>වර්ෂය සඳහා ලාභය</b>		13,322,380	59,630,013	51,687,364



මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

2013 දෙසැම්බර් මස 31 වන දිනට

ලක්සල ප්‍රදර්ශනාගාර

	සටහන	2013 රු.	2012 රු.	2012 ජනවාරි 01 රු.
<b>වත්කම්</b>				
ජංගම නොවන වත්කම්	8	1,090,830,704	712,203,239	226,482,684
ජංගම නොවන වත්කම්		1,090,830,704	712,203,239	226,482,684
<b>ආයෝජන</b>				
ආයෝජන	9	547,391,810	242,220,919	128,133,297
වෙළඳ ණය සහ අනෙකුත් ලැබීම්	10	154,234,702	125,764,536	58,426,315
මුදල් සහ මුදල් සමාන දෑ	11	8,069,268	24,990,500	17,806,115
ජංගම වත්කම්		709,695,780	392,975,955	204,365,727
මුළු වත්කම්		1,800,526,484	1,105,179,194	430,848,411
<b>ආයෝජන කොටස් හා බැරකම්</b>				
<b>ප්‍රාග්ධන සහ සංචිත</b>				
ප්‍රකාශිත ප්‍රාග්ධනය		73,628,878	73,628,878	73,628,878
ප්‍රාග්ධන සංචිත		510,806	510,806	510,806
ප්‍රත්‍යාගණන සංචිත		434,903,833	434,903,833	134,175,116
ලැබී ඇති ප්‍රදාන		62,000,000	12,000,000	12,000,000
ලාභ සහ අලාභ		6,779,824	(6,542,556)	(66,172,570)
මුළු ප්‍රාග්ධනය සහ සංචිත		577,823,341	514,500,961	154,142,230
<b>විග්‍රාමික ප්‍රතිලාභ බැඳීම්</b>				
විලම්බිත බදු වගකීම්		22,703,097	28,417,509	28,119,582
විලම්බිත ආදායම		21,677,208	11,517,706	1,517,706
ණය		180,747,327	90,000,000	
ණය		401,179,493	158,844,548	137,605,228
ජංගම නොවන බැරකම්		626,307,125	288,779,763	167,242,516
<b>ණය හිමියෝ සහ උපචිත</b>				
ණය හිමියෝ සහ උපචිත	12	352,112,270	165,502,235	90,082,250
<b>ලංකා බැංකු ණය කෙටි කාලීන</b>				
ලංකා බැංකු ණය කෙටි කාලීන		234,655,494	93,937,118	19,375,000
බැංකු අයිතව	13	9,628,255	42,459,017	6,415
ජංගම බැරකම්		596,396,019	301,898,470	109,463,665
මුළු ආයෝජන කොටස් හා බැරකම්		1,800,526,445	1,105,179,194	430,848,411

මුදල් ප්‍රවාහ පිළිබඳ ප්‍රකාශය

2013 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

	2013	2012
	රු.	රු.
<b>මෙහෙයුම් කාර්යයන්ගෙන් මුදල් ප්‍රවාහ</b>		
බදු වියදමට පසු ශුද්ධ ලාභය ලක්සල	13,322,380	59,630,013
බදු වියදමට පසු ශුද්ධ ලාභය / අලාභය ව්‍යාපෘතිය	420,300	3,559,709
<b>බදු වියදමට පසු ශුද්ධ ලාභය</b>	<b>13,742,680</b>	<b>63,189,722</b>
<b>ගැලපීම් කළා :</b>		
ක්ෂයවීම්	20,988,590	4,988,976
විලම්බිත ආදායම්, කුලී සහ ප්‍රත්‍යාගණන		50,291,073
කාරක ප්‍රාග්ධනය වෙනස්වීමට පෙර මෙහෙයුම් ලාභය/අලාභය	34,731,270	118,469,771
<b>වෙනස්වීම්:</b>		
භාණ්ඩ වට්ටෝරු	(305,107,190)	(115,132,102)
වෙළඳ සහ අනෙකුත් ලැබීම්	(12,515,786)	(57,194,544)
වෙළඳ සහ අනෙකුත් ගෙවීම්	645,959,439	175,487,593
	<b>363,067,733</b>	<b>121,630,718</b>
<b>ආයෝජන කාර්යයන්ගෙන් මුදල් ප්‍රවාහ</b>		
ආයෝජන උපලබ්ධිවීම		6,000,000
දේපළ, පිරියත සහ උපකරණ මිලදී ගැනීම	(396,716,019)	(156,351,550)
ආයෝජන කාර්යයන් තුළ භාවිතා කළ ශුද්ධ මුදල් ප්‍රවාහ	(396,716,019)	(150,351,550)
<b>මූල්‍ය කාර්යයන්ගෙන් මුදල් ප්‍රවාහ</b>		
ලැබී ඇති විශේෂ ප්‍රදාන	50,000,000	
ආයෝජන කාර්යයන් තුළ භාවිතා කළ මුදල් ප්‍රවාහ	50,000,000	
<b>මුදල් සහ මුදල් සමාන දෑ හි ශුද්ධ වැඩිවීම/ (අඩුවීම)</b>	<b>16,351,714</b>	<b>(28,720,832)</b>
වර්ෂය ආරම්භයේදී මුදල් සහ මුදල් සමාන දෑ	(17,595,866)	11,124,966
වර්ෂය අවසානයේදී මුදල් සහ මුදල් සමාන දෑ	(1,244,151)	(17,595,866)
බැංකු අයිරාව	(9,628,255)	(45,513,450)
අතැති සහ බැංකුවේ ඇති මුදල	8,384,104	27,917,584
	<b>(1,244,151)</b>	<b>(17,595,866)</b>

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

ස්කන්ධය වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය

2013 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.	ප්‍රාග්ධනය සංචිත රු.	ප්‍රත්‍යාගණන සංචිත රු.	ප්‍රදාන රු.	සමුච්චිත ලාභය සහ අලාභය රු.	එකතුව රු.
<b>2012 ජනවාරි 01 දිනට ශේෂය</b>	<b>73,628,878</b>	<b>609,779</b>	<b>164,426,394</b>	<b>110,003,447</b>	<b>(110,414,877)</b>	<b>238,253,621</b>
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	(98,973)	291,642,263	(56,052,275)	-	235,491,015
2012 වර්ෂයේ ලාභය - ලක්සල	-	-	-	-	59,630,013	59,630,013
2012 වර්ෂයේ ලාභය - ව්‍යාපෘති	-	-	-	-	3,559,709	3,559,709
<b>2012 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	<b>73,628,878</b>	<b>510,806</b>	<b>456,068,657</b>	<b>53,951,172</b>	<b>(47,225,154)</b>	<b>536,934,359</b>
<b>2013 ජනවාරි 01 දිනට ශේෂය</b>	<b>73,628,878</b>	<b>510,806</b>	<b>456,068,657</b>	<b>53,951,172</b>	<b>(47,225,154)</b>	<b>536,934,359</b>
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම						
වර්ෂය තුළදී වෙනස්වීම්	-	-	-	50,000,000	-	50,000,000
2013 වර්ෂයේ ලාභය - ලක්සල	-	-	-	-	13,322,380	13,322,380
2013 වර්ෂයේ ලාභය - ව්‍යාපෘති	-	-	-	-	420,300	420,300
<b>2013 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	<b>73,628,878</b>	<b>510,806</b>	<b>456,068,657</b>	<b>103,951,172</b>	<b>(33,482,473)</b>	<b>600,677,040</b>

**ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය**

**මූල්‍ය ප්‍රකාශවලට සටහන්**

01 වන සටහන - අලෙවි විශ්ලේෂණය	<b>2,013</b>	<b>2012</b>	<b>2011</b>
	රු.	රු.	රු.
<b>ලක්සල ප්‍රධාන ශාඛාව</b>			
කොටුව - දේශීය	85,698,913	119,807,728	89,258,736
- විදේශීය			1,475,428
<b>ලක්සල ශාඛාවන්</b>			
මහනුවර	24,734,806	22,760,766	21,225,997
ගාල්ල	40,149,330	10,535,205	12,117,817
ජාවත්ත		-	469,389
නුවරඑළිය	69,387	1,331,217	862,864
මාතර		-	431,135
මොරගලේ		1,115,713	2,229,739
කුරුණෑගල		1,110,123	1,624,754
තුම්මලේ	318,462,761	261,208,337	111,156,167
කටුබැද්ද	30,122,835	35,376,963	6,561,415
පොල්ගොල්ල		212,504	1,004,652
කටුනායක	45,602,178	9,255,786	14,717,350
මොලගොඩ		58,638	511,364
වරාගොඩ		30,071	263,478
බත්තරමුල්ල	20,986,139	16,888,745	12,458,236
රේස්කෝර්ස් (තුරග තරග පිටිය)	21,485,194	7,969,874	
වැලිපැන්න 1	18,022,753	1,902,681	
කොතුකාගාරය	34,551,150		
ජා - ඇල	6,107,224		
පින්නවල	15,336,208		
වැලිපැන්න 2	15,037,275		
පේරාදෙණිය	2,133,773		
සෘජු විකුණුම්	9,612,433		
<b>මුළු ගණන</b>	<b>688,112,358</b>	<b>489,564,350</b>	<b>276,368,521</b>
<b>2 වන සටහන - විකුණුම් පිරිවැය</b>			
ආරම්භක තොගය	242,220,919	128,133,297	55,260,106
<b>එකතුවල</b>			
<b>මිලදී ගැනීම්</b>	532,210,544	316,716,472	183,830,429
	774,431,463	<b>444,849,769</b>	<b>239,090,535</b>
<b>අඩුකළා</b>			
අවසාන තොගය	(547,391,810)	(242,220,919)	(128,133,297)
<b>විකුණුම් පිරිවැය</b>	<b>227,039,653</b>	<b>202,628,850</b>	<b>110,957,238</b>

**03 වන සටහන - වෙනත් ආදායම් අපේගම**

අපේගම	7,851,798		
විශේෂ විකුණුම්	2,308,790	4,699,802	
වෙනත් ආදායම්	6,091,401	2,489,449	
සංචාරක බංගලා වෙන්කිරීම්	120,580	96,810	
විදේශ විනිමය ප්‍රතිලාභ		370,483	
විවිධ ආදායම්	621,000		12,704,364
ලාභ අපහරණ වත්කම්			10,036,599
<b>04 වන සටහන - පරිපාලන වියදම්</b>	<b>16,993,569</b>	<b>7,656,544</b>	<b>22,740,963</b>

	<b>2013</b>	<b>2012</b>	<b>2011</b>
	රු.	රු.	රු.
වැටුප් සහ දීමනා	61,101,692	53,885,947	49,730,973
අතීතාල	15,372,830		2,678,206
උපදේශන ගාස්තු	1,486,911	3,296,275	433,404
දිරිදීමනා හා අතීතාල	31,553,322	31,725,549	11,075,249
බලපත්‍ර හා ප්‍රවේශපත්‍ර		-	25,750
සේ.අ.අ. සහ සේ.නි.භා.අරමුදල	8,324,768	5,128,951	4,736,361
විශ්‍රාම දායකමුදල්	1,128,694	3,174,805	2,368,153
පාරිතෝෂික		-	365,000
සේවක ගුණසාධනය	9,960,510	3,632,148	993,989
නිල ඇඳුම් සහ හැඳුණුම්පත්	221,878	362,500	-
ගමන් වියදම්	3,828,185	4,959,019	624,130
- විදේශීය		-	1,000,000
කාර්යය මණ්ඩල පුහුණු	161,091	229,137	-
වෛද්‍ය ගාස්තු	1,105,691	806,580	925,334
අධ්‍යක්ෂ ගාස්තු	1,322,666	1,391,206	559,858
විගණන ගාස්තු	250,000	250,000	230,000
වාහන ආදායම් බලපත්‍ර ගාස්තු		-	12,145
නීති ගාස්තු	1,206,072	-	323,383
ප්‍රචාරණය	15,558,718	5,007,782	1,939,219
ආරක්ෂක සේවා	23,455,718	9,087,361	3,402,066
මුද්‍රණ සහ ලිපිද්‍රව්‍ය	6,736,160	6,014,733	
			1,647,980
පුවත්පත් හා වාර ප්‍රකාශන	22,133	-	15,303
තැපැල්/විදුලි පණිවිඩ/වෙලෙක්ස්	10,172,362	3,524,026	2,307,875
ඉන්ධන සහ ලිහිසිතෙල්	3,375,684	3,277,375	1,644,679
උපකරණ සහ මෙවලම්		-	1,110
තොග සත්‍යෝක්ෂණය	515,776	65,993	173,538
වෙනත් වියදම්		-	414,919
වෙළඳ බලපත්‍ර ගාස්තු	209,825	64,332	26,663
පරිසනක වියදම්	1,580,716	128,942	938,039
සේවක ගමන් වියදම් දීමනා		-	671,344
රථ ගාල්කිරීමේ ගාස්තු	570,704	432,000	110,000
කුලී සහ වරිපනම්	36,421,544	3,596,349	4,028,330
රක්ෂණය	778,509	634,475	534,889
ජලය	975,722	963,023	850,221
විදුලිය	24,859,008	17,596,510	7,269,782
අළුත්වැඩියා සහ නඩත්තු - ගොඩනැගිලි	6,139,412	4,011,147	4,434,939

**මූල්‍ය ප්‍රකාශවලට සටහන්**

2013 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වර්ෂය

**04 වන සටහන - පරිපාලන වියදම් (ඉතිරි කොටස)**

	2013 රු.	2012 රු.	2011 රු.
අළුත්වැඩියා සහ නඩත්තු - යන්ත්‍ර	782,432	253,986	739,119
අළුත්වැඩියා සහ නඩත්තු - වාහන			536,557
අළුත්වැඩියා සහ නඩත්තු - වෙනත්		-	225
මෘදුකාංග නඩත්තුව		1,165,990	-
වාහන පොදු කාර්යය වියදම්	24,829,107	11,170,449	2,572,220
ක්ෂයවීම්	16,622,287	4,988,976	2,609,346
ක්ෂයවීම් - වාහන		-	3,770
ක්ෂය කිරීම් - ගොඩනැගිලි	20,881,600		
මුද්දර බදු		-	200,000
සනීපාරක්ෂක සේවා	8,028,593	4,228,369	-
ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය	3,093,187	3,107,395	8,927,915
අනුග්‍රාහ ගාස්තු	3,754,726	417,644	-
ටෙන්ඩර් වියදම්	52,500		
විවෘත කිරීමේ උත්සව වියදම්	6,352,628		
අපේ ගම වියදම්	4,735,679		
ආදායම් වියදම්	2,389,544		
	<b>359,918,584</b>	<b>188,580,984</b>	<b>122,083,994</b>

**05 වන සටහන - බෙදාහැරීමේ පිරිවැය**

	2013 රු.	2012 රු.	2011 රු.
කොමිස් හා වට්ටම්	13,703,130	8,513,517	2,020,462
අනුග්‍රාහකත්වය	5,170,745	4,567,550	753,461
සල්පිල හා ප්‍රදර්ශනය		666,906	29,413
ඇසුරුම් ද්‍රව්‍ය - දේශීය	12,004,538	5,721,984	1,039,974
ව්‍යාපාර ප්‍රවර්ධනය	12,677,189	2,577,754	119,850
විශේෂ සේවා		-	39,150
අළුත්වැඩියා සහ නඩත්තු - මිලදීගත් භාණ්ඩ	65,458	168,913	76,051
අළුත්වැඩියා සහ නඩත්තු - කැටයම් භාණ්ඩ		-	6,716
ප්‍රවාහනය		-	178,743
රක්ෂණ හා නැව් ගාස්තු		544,094	
වෙනත්		510,507	
		<b>23,271,225</b>	<b>4,263,820</b>

06 වන සටහන - අපනයන වියදම්

	2013 රු.	2012 රු.	2011 රු.
ඇසුරුම් ළව්‍ය			32,922
රක්ෂණ හා නැව් ගාස්තු	1,534,323		99,479
වෙනත්			4,153
	<b>1,534,323</b>		<b>136,554</b>

07 වන සටහන - මූල්‍ය පිරිවැය

	2013 රු.	2012 රු.	2011 රු.
අයිරා පොලිය	3,372,529	644,798	2,137,850
බැංකු ගාස්තු	312,013	332,231	412,630
ණය පොලිය	58,493,740	22,134,804	3,021,277
බොල්ණය		-	3,723,535
	<b>62,178,283</b>	<b>23,111,834</b>	<b>9,295,292</b>

**ලී ලංකා තර්ක කාර්යාලයේ මාසික වාර්තා**

2013 දෙසැම්බර් 31 දිනට  
දේපළ, පිරිසිදු කිරීම හා උපකරණ

මුදලාංකය

කළු බදු  
ගොඩනැගිලි

නොනීති  
ප්‍රාග්ධන වැඩ

සාමාජික  
විවේචනා දායක

පරිච්ඡේද  
මූලධර්ම

ගෘහ භාණ්ඩ  
සවිකිරීම හා  
කාර්යාල  
උපකරණ

පිරිසිදු කිරීම  
උපකරණ

ඉඩම් හා  
ගොඩනැගිලි

පිරිසිදු කිරීමේ විවේචනා පිරිසිදු කිරීම	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
2012 ජනවාරි 01 දිනට ගේමය	206,477,805	16,237,473	7,856,753	9,623,839	6,547,853	666,662	247,410,385		
එකතු කිරීම	33,629,264	11,000,251	12,352,213	3,876,413	5,999,721	123,122,952	189,980,814		
ප්‍රතිපාදන	290,522,195						290,522,195		
2012 දෙසැම්බර් 31 දිනට ගේමය	530,629,264	27,237,724	20,208,966	13,500,252	12,547,574	123,122,952	727,913,394		
2013 ජනවාරි 01 දිනට ගේමය	530,629,264	27,237,724	20,208,966	13,500,252	12,547,574	123,122,952	727,913,394		
එකතු කිරීම	21,693,313	46,434,719	30,700,527	10,386,657	9,316,770		118,531,986		
ප්‍රතිපාදන									
නොනීති වැළැක්වීමේ මාරු කිරීම						(56,492,973)	(56,492,973)		
2013 දෙසැම්බර් 31 දිනට ගේමය	552,322,577	73,672,443	50,909,493	23,886,909	21,864,344	66,629,979	789,952,407		
<b>කිසිවක්</b>									
2012 ජනවාරි 01 දිනට ගේමය	10,206,52	8,268,584	1,501,458	951,137			20,927,70		
වර්ෂය සඳහා අයකිරීම		1,623,748	785,675	1,924,768	654,785		14,988,976		
ව්‍යාපාරණ	(10,206,522)						(10,206,522)		
2012 දෙසැම්බර් 31 දිනට ගේමය	-	9,892,332	2,287,133	1,924,768	1,605,922	-	15,710,155		
2013 ජනවාරි 01 දිනට ගේමය	-	9,892,332	2,287,133	1,924,768	1,605,922		15,710,155		
විවේචනා සඳහා අයකිරීම	3,591,093.00	4,118,433	3,256,791	4,005,359	1,650,611		16,622,288		
ව්‍යාපාරණ									
2013 දෙසැම්බර් 31 දිනට ගේමය	3,591,093	14,010,765	5,543,924	5,930,127	3,256,533	-	32,332,442		
<b>ඉදිරිපත් කිරීමේ ප්‍රමාණය</b>									
2012 ජනවාරි 01 දිනට	196,271,283	7,968,889	6,355,295	9,623,839	5,596,716	666,662	226,482,684		
2012 දෙසැම්බර් 31 දිනට	530,629,264	17,345,392	17,921,833	11,575,484	10,941,652	123,122,952	712,203,239		
2013 ජනවාරි 31 දිනට	530,629,264	17,345,392	17,921,833	11,575,484	10,941,652	666,662	589,080,287		
2013 දෙසැම්බර් 31 දිනට	548,731,484	59,661,678	45,365,569	1,795,678	18,607,811	66,629,979	757,619,965		
ගොඩනැගිලි ඉදිකිරීම							35,409,239		
ක්‍රමය							-20,881,600		
							1,090,830,703		



ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය  
මූල්‍ය ප්‍රකාශවලට සටහන්

9 වන සටහන කොටස	2013 රු.	2012 රු.	2011 රු.
කොටුව	26,990,968	44,762,564	32,727,072
මහනුවර	11,995,408	6,928,872	5,087,540
ගාල්ල	27,076,885	229,586	2,884,652
නුවරඑළිය		2,359,854	1,166,940
කුරුණෑගල		883,174	1,194,033
මොරගල්ල		951,838	1,770,060
බත්තරමුල්ල	57,068,527	6,711,354	4,683,624
තුම්මිල්ල	143,189,042	103,346,492	38,133,982
කටුබැද්ද	16,882,509	15,167,502	10,312,675
වරාගොඩ		-	381,056
පොල්ගොල්ල		-	456,930
කටුනායක	14,098,574	12,540	1,856,388
මොලගොඩ		19,390	284,496
කොටුව ගබඩාව	6,500,317	25,420,505	27,193,849
රේස් කෝර්ස් (තුරග තරග පිටිය)	27,140,923	26,999,530	
වැලිපැන්න		8,179,268	
ප්‍රධාන ගබඩාව කටුබැද්ද	11,862,028		
කෞතුකාගාරය	149,149,910		
වැලිපැන්න 1	10,275,418		
වැලිපැන්න 2	9,623,355		
ජා ඈල	12,815,000		
පේරාදෙණිය	6,227,665		
පින්නවල	9,338,286		
නොර්ස් කැනැල්හි ගබඩාව	12,729,315		
හිඟ හිටුම් / අලුත්වැඩියා		248,450	
	<b>547,391,811</b>	<b>242,220,919</b>	<b>128,133,297</b>

10 වන සටහන වෙළඳ ණයගැතියෝ හා වෙනත් නියමිත ලැබීම්

	2013 රු.	2012 රු.	2011 රු.
වෙළඳ ණයගැතියෝ	27,991,534	18,375,996	9,557,829
තැන්පතු සහ අත්තිකාරම්	125,910,168	107,098,706	48,187,219
සේවක ණය	333,000	289,834	681,267
	<u>154,234,702</u>	<u>125,764,536</u>	<u>58,426,315</u>

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

මූල්‍ය තත්වයට සටහන්

2013 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

11 වන සටහන මුදල් හා මුදල් සාමාන්‍යයන්හි අංශ	2013 රු.	2012 රු.	2011 රු.
අතැති මුදල්	2,359,290	4,501,872	2,434,937
සුළු මුදල් අග්‍රිමය		2,460,627	1,156,919
නියමු කොමිස් අග්‍රිමය		433,966	123,359
මාරු කාසි අග්‍රිමය		398,246	388,246
බැංකුවේ මුදල්	5,709,978	16,195,789	12,702,654
ආයෝජන		1,000,000	
	<u>8,069,268</u>	<u>24,990,500</u>	<u>16,806,115</u>

12 වන සටහන වෙළඳ ණයහිමියෝ හා වෙනත් ගෙවීම් නියමිත	2013 රු.	2012 රු.	2011 රු.
වෙළඳ ණයහිමියෝ	236,990,506	106,724,045	26,713,140
උපචිත ගෙවීම්	12,418,330	29,340,585	34,586,587
වෙනත්	102,703,434	29,437,605	28,782,523
	<u>352,112,270</u>	<u>165,502,235</u>	<u>90,082,250</u>

13 වන සටහන බැංකු අයිරාව	2013 LKR	2012 LKR	2011 LKR
අතැති මුදල්	481,606		
අතැති මුදල් – A අංශය	2,461,578		
අතැති මුදල් ලංකා බැංකුව	5,865		
ලංකා බැංකුව	6,679,206	42,459,017	
මහජන බැංකුව			6,415
	<u>9,628,255</u>	<u>42,459,017</u>	<u>6,415</u>

**විස්තීර්ණ ආදායම් පිළිබඳ ප්‍රකාශය**

**ව්‍යාපෘතිය**

2013 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

		2013	2012	2011
	සටහන	රු.	රු.	රු.
ආදායම		11,632,153	14,753,195	17,310,055
විකුණුම් පිරිවැය	01	(8,010,703)	(6,534,758)	(16,777,853)
<b>දළ ලාභය</b>		<b>3,621,450</b>	<b>8,218,437</b>	<b>532,202</b>
වෙනත් ආදායම්		3,283,645	5,607,199	87,467
පරිපාලන වියදම්	02	(5,590,048)	(3,928,951)	(2,516,660)
බෙදාහැරීමේ පිරිවැය	03	(885,959)	(6,316,439)	(146,002)
මූල්‍ය පිරිවැය	04	(8,787)	(20,537)	(15,198)
<b>මෙහෙයුම් කටයුතුවලින් ලද ප්‍රතිඵල</b>		<b>420,300</b>	<b>3,559,709</b>	<b>(2,058,191)</b>
<b>වර්ෂය සඳහා ලාභය</b>		<b>420,300</b>	<b>3,559,709</b>	<b>(2,058,191)</b>

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

2013 දෙසැම්බර් මස 31 වන දිනට  
ව්‍යාපෘතිය

ව්‍යාපෘතිය	සටහන	2013 රු.	2012 රු.	2011 රු.
<b>වත්කම්</b>				
දේපළ, පිරියත සහ උපකරණ		63,036,487	63,031,672	62,952,007
<b>එකම නොවන වත්කම්</b>		<b>63,036,487</b>	<b>63,031,672</b>	<b>62,952,007</b>
භාණ්ඩ වට්ටෝරු	5	3,868,830	3,932,531	2,888,051
වෙළඳ ණය සහ අනෙකුත් ලැබීම්	6	25,033,161	40,987,541	42,248,324
මුදල් සහ මුදල් සමාන දෑ	7	314,836	2,895,907	4,873,909
<b>එකම වත්කම්</b>		<b>29,216,827</b>	<b>47,815,979</b>	<b>50,010,284</b>
<b>මුළු වත්කම්</b>		<b>92,253,314</b>	<b>110,847,651</b>	<b>112,962,291</b>
<b>ආයෝජන</b>				
ප්‍රත්‍යාගණන සංචිත		21,164,824	21,164,824	21,164,824
ලැබී ඇති ප්‍රදාන		41,951,172	41,951,172	41,951,172
රඳවාගත් ඉපයීම්		(40,262,297)	(40,682,598)	(44,242,307)
<b>මුළු ආයෝජන කොටස්</b>		<b>22,853,699</b>	<b>22,433,398</b>	<b>18,873,689</b>
වෙනත් ණයහිමියෝ		2,035,135	2,035,135	2,332,488
<b>එකම නොවන බැරකම්</b>		<b>2,035,135</b>	<b>2,035,135</b>	<b>2,332,488</b>
ණය හිමියෝ සහ උපචිත	8	67,364,480	86,260,713	83,112,322
බැංකු අයිරාව	9		118,405	8,643,792
<b>එකම බැරකම්</b>		<b>67,364,480</b>	<b>86,379,118</b>	<b>91,756,114</b>
<b>මුළු ආයෝජන කොටස් සහ බැරකම්</b>		<b>92,253,314</b>	<b>110,847,651</b>	<b>112,962,291</b>

**ශ්‍රී ලංකා භස්ත කර්මාන්ත මණ්ඩලය**

**මූල්‍ය ප්‍රකාශවලට සටහන්**

**සටහන 01 විකුණුම් පිරිවැය**

	2013 රු.	2012 රු.	2011 රු.
2013.01.01 දිනට නොගය	1,023,900	208,875	438,445
එකතුකළා භාණ්ඩ හුවමාරුකිරීම්	8,209,691	7,349,783	16,548,283
	<u>9,233,591</u>	<u>7,558,658</u>	<u>16,986,728</u>
අඩුකළා 2013.12.31 දිනට නොගය	(1,222,888)	(1,023,900)	(208,875)
	<u>8,010,703</u>	<u>6,534,758</u>	<u>16,777,853</u>

**සටහන 02 පරිපාලන වියදම්**

වැටුප් සහ දීමනා	3,158,880	2,848,303	1,400,161
දිරිදීමනා සහ අතිකාල	491,579	279,770	20,380
සේ.අ.අ. සහ සේ.නි.භා.අරමුදල	360,791	184,646	
විදුලිය	130,167	155,277	128,794
පුවත්පත් හා වාර ප්‍රකාශන ජලය	44,004	45,321	768
රක්ෂණය		45,321	12,679
සේවක ශුභසාධනය		10,554	29,975
ආරක්ෂාව	171,822	54,432	25,275
කෙසෙල්වත්ත වියදම්	725,900		44,442
තැපැල් ගාස්තු හා දුරකථන	52,948	31,29178	
වෛද්‍ය	34,675	55,803	50,740
මුද්‍රණය	35,937	45,275	20,734
කුලී සහ වරිපනම්	50,895	41,640	26,467
ගමන් වියදම්	14,712	12,012	10,125
සනීපාරක්ෂක	73,500	93,000	32,330
බලපත්‍ර	244,239	38,600	
වෙනත්		64,317	1,485
සංග්‍රහ වියදම්			4,023
විශේෂ විකුණුම් වියදම්			4,182
			704,100
	<u>5,590,048</u>	<u>7,058,129</u>	<u>2,516,660</u>

**03 වන සටහන බෙදාහැරීමේ පිරිවැය**

ඉන්ධන සහ ලිහිසිතෙල්			34,162
අළුත්වැඩියා සහ නඩත්තු යන්ත්‍ර	134,181		12,072
අළුත්වැඩියා සහ නඩත්තු ගොඩනැගිලි	254,931	35,235	10,825
අළුත්වැඩියා සහ නඩත්තු වාහන			9,513
ප්‍රවාහනය	496,847	251,695	79,430
බැග් මධ්‍යස්ථානයේ වියදම්		2,900,331	
කෙසෙල්වත්ත වියදම්			
	<u>938,907</u>	<u>6,316,439</u>	<u>146,002</u>

**04 වන සටහන මූල්‍ය පිරිවැය**

බැංකු ගාස්තු	8,787	20,537	15,198
	<u>8,787</u>	<u>20,537</u>	<u>15,198</u>

	2013 Rs:	2012 Rs:	2011 Rs:
<b>05 වන සටහන නොග</b>			
පොල්ගොල්ල ව්‍යාපෘතිය		-	63,457
වරාගොඩ ව්‍යාපෘතිය		-	265,605
කටුබැද්ද ව්‍යාපෘතිය	3,868,830	3,932,531	2,408,927
කෙසෙල්වත්ත ව්‍යාපෘතිය		-	150,062
	<u>3,868,830</u>	<u>3,932,531</u>	<u>2,888,051</u>

2013 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වර්ෂය

**මූල්‍ය ප්‍රකාශවලට සටහන්**

**06 සටහන වෙළඳ ණයගැතියෝ හා වෙනත් ලැබීම්**

	2013 රු.	2012 රු.	2011 රු.
වෙළඳ ණයගැතියෝ	5,816,368	7,687,921	3,533,072
වෙනත් ලැබිය යුතු ශේෂ	19,216,793	33,305,620	38,715,252
	<b>25,033,161</b>	<b>40,9,541</b>	<b>42,248,724</b>

**සටහන 07 මුදල් හා මුදලට සමාන දෑ**

	2013 රු.	2012 රු.	2011 රු.
වරාගොඩ ව්‍යාපෘතිය			99,478
කටුබැඳ්ද ව්‍යාපෘතිය	162,512	2,690,196	4,767,930
කෙසෙල්වත්ත ව්‍යාපෘතිය	152,324	205,711	6,501
	<b>314,836</b>	<b>2,895,907</b>	<b>4,873,909</b>

**08 වන සටහන වෙළඳ ණයහිමියෝ සහ උපචිත**

	2013 රු.	2012 රු.	2011 රු.
වෙළඳ ණයහිමියෝ	5,404,229	5,404,229	5,404,229
උපචිත ගෙවීම්	1,154,449	1,239,727	956,688
වෙනත්	60,805,802	79,616,757	76,751,405
	<b>67,364,480</b>	<b>86,260,713</b>	<b>83,112,322</b>

**09 වන සටහන බැංකු අයිරා**

වරාගොඩ ව්‍යාපෘතිය			548,470
කටුබැඳ්ද ව්‍යාපෘතිය			7,365,897
කෙසෙල්වත්ත ව්‍යාපෘතිය			729,425
බැඳුම් මධ්‍යස්ථානය		118,405	
	<b>-</b>	<b>118,405</b>	<b>8,643,792</b>

## නිෂ්පාදන ගිණුම - ව්‍යාපෘති අංශය

2013 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

සටහන	2013 රු.	2012 රු.	2011 රු.
<b>අමුද්‍රව්‍ය</b>			
2013.01.01 දිනට තොගය	2,281,781	1,127,174	1,013,273
මිලදී ගැනීම්	4,393,514	5,193,793	11,320,222
	<b>6,675,295</b>	<b>6,320,967</b>	<b>12,333,495</b>
<b>අඩු කළා:</b>			
2013.12.31 දිනට තොගය	(1,619,942)	(2,281,781)	(1,127,174)
	<b>5,055,353</b>	<b>4,039,186</b>	<b>11,206,321</b>
<b>එකතු කළා:</b>			
සෘජු වියදම්	136,840.0	62,796	486,325
කොන්ත්‍රාත් පිරිවැය			1,508,597
ප්‍රාථමික පිරිවැය	<b>5,192,193</b>	<b>4,101,982</b>	<b>13,201,243</b>
<b>එකතු කළා:</b>			
පොදු කාර්ය වියදම්	3,416,648	2,651,712	4,569,980
	<b>8,608,841</b>	<b>6,753,693</b>	<b>17,771,223</b>
එකතුකළා: 2013.01.01 දිනට නොනිම් වැඩ	626,850	1,222,940	
අඩුකළා: 2013.12.31 දිනට නොනිම් වැඩ	(1,026,000)	(626,850)	(1,222,940)
	<b>8,209,691</b>	<b>7,349,783</b>	<b>16,548,283</b>

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

මූල්‍ය ප්‍රකාශවලට සටහන්

සටහන 01 - කර්මාන්තශාලා පොදු කාර්යය පිරිවැය

	2013 රු.	2012 රු.	2011 රු.
වැටුප්	2,105,920	1,898,869	3,267,042
අතිකාල			47,554
සේ.අ.අ. සහ සේ.නි.භා.අරමුදල	240,527	123,097	-
විදුලිය	195,251	103,518	300,520
අළුත්වැඩියා සහ නඩත්තු - යන්ත්‍ර			28,167
- ගොඩනැගිලි			25,259
- වාහන			22,197
කොමිස් හා වට්ටම්			-
දිරිඳීමනා	327,719	186,514	-
පුවත්පත් හා වාර ප්‍රකාශන			1,792
ජලය	29,336	30,214	29,585
රක්ෂණය		7,036	69,942
සේවක ශුභසාධනය	114,548	36,288	58,975
ආරක්ෂාව			103,698
			-
තැපැල් ගාස්තු හා දුරකථන	23,116	36,379	118,394
වෙනත්			9,388
වෛද්‍ය			48,379
මුද්‍රණය			61,757
කුලී සහ වරිපනම්			23,625
ගමන් වියදම්	49,000	62,000	75,436
ප්‍රවාහනය	331,231	167,797	185,334
බලපත්‍ර			3,465
ඉන්ධන සහ ලිහිසිතෙල්			79,712
සංග්‍රහ වියදම්			9,759
	<b>3,416,648</b>	<b>2,651,712</b>	<b>4,569,980</b>



# මූල්‍ය ප්‍රකාශවලට සටහන්

## ගිණුම් ප්‍රතිපත්ති

### 01. පිළියෙල කිරීමේ පදනම

#### 1.1 ප්‍රධාන කටයුතු හා මෙහෙයුම් ස්වභාවය

මණ්ඩලයේ මූලික කටයුතුවලින් කාර්ය සහ සැමරුම් භාණ්ඩ අලෙවි කිරීමයි.

#### 1.2 මිණුම්කරණයේ පදනම

2014 දෙසැම්බර් මස 31 දිනට අවසන් වූ වර්ෂය සඳහා මණ්ඩලයේ ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් ද (මූල්‍ය ප්‍රකාශය) ඇතුළුව එහි මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, විස්තීර්ණ අදායම් ප්‍රකාශය, කොටස් ආයෝජනයන්හි වෙනස්කම් පිළිබඳ ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා අනුකූල වේ. මෙම මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම අනුව ඉදිරිපත් කරනු ඇත. මූල්‍ය ප්‍රකාශ ඓතිහාසික පිරිවැය මත පදනම්ව පිළියෙල කරනු ලබන අතර මූල්‍ය ප්‍රකාශ කෙරෙහි බලපාන්නා වූ උද්ධමනීය වෙනස්කම් සඳහා වූ ගැලපීම් සිදු නොකර ඊට අනුකූලවන පරිදි ඒවා යොදා ගනු ලැබේ.

#### 1.3 ඇස්තමේන්තු හා නිගමන යොදා ගැනීම

ප්‍රතිපත්ති යොදා ගැනීම කෙරෙහි හා වත්කම්, බැරකම්, ආදායම් හා වියදම් පිළිබඳ වාර්තා වූ ගණන් ප්‍රමාණ කෙරෙහි බලපෑමක්විය හැකි නිගමනවලට, ඇස්තමේන්තුවලට හා උපකල්පනයන්ට එළඹීම පිණිස කළමනාකරණයට අවශ්‍ය වන්නාවූ ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති සමඟ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සාරානුකූල වේ. මෙම ඇස්තමේන්තු සහ උපකල්පනයන් පැවති වාතාවරණ යටතේ සාධාරණ යයි විශ්වාස කෙරෙන ඓතිහාසික අත්දැකීම් සහ වෙනත් විවිධ සාධක මත පදනම් වේ. එහි ප්‍රතිඵල සෙසු මූලාශ්‍රයන්ගෙන් පැහැදිලිවම වෙනස් නොවන වත්කම් හා වගකීම් හි ඉදිරියට ගෙනයාමේ අගයයන් මත තීරණ ගැනීමේ පදනම සැකසේ. තවත් ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු වලින් වෙනස් විය හැකිය. ඇස්තමේන්තු සහ විශේෂ උපකල්පනයන් පවත්නා පදනම මත සමාලෝචනයට බඳුන් කෙරේ. ඇස්තමේන්තු ගිණුම්ගත කිරීමේ සංශෝධනයන් ඇස්තමේන්තු සංශෝධනය කරන අවස්ථාවේ දී හඳුනාගනු ලබනු ඇත. එසේ කරනු ලබන්නේ එම සංශෝධනය එම කාලයට හෝ සංශෝධනය කරන කාලයට සහ අනාගත කාලපරිච්ඡේදයට පමණක් බලපාන්නේ නම් සහ සංශෝධනය වර්තමාන සහ අනාගත යන කාලපරිච්ඡේදයන් දෙකටම බලපාන්නේ නම් පමණි.

1.4 අබණ්ඩ පැවැත්ම

මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී ඉදිරි අනාගතයේ අබණ්ඩ පැවැත්ම තවදුරටත් පවත්වාගෙන යාමෙහි ලා සංවිධානයේ වත්කම් තක්සේරුවක් අප විසින් සිදුකර ඇත. අනාගතය පිළිබඳව පවත්නා සියලු තොරතුරු සැලකිල්ලට ගැනීමේ දී වෙළෙඳාම ඇවර කිරීම හෝ අවසන් කිරීම පිළිබඳව අවශ්‍යතාවයක් පුරෝකථනය නො කරමු.

02. සංසන්දනාත්මක තොරතුරු

සමාගම විසින් ගිණුම්කරණ ප්‍රතිපත්ති මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනු ලබන සෑම කාල පරිච්ඡේදයක් සඳහා ම අනුකූලවන පරිදි අදාළ කර ගනු ලැබ ඇති අතර මණ්ඩලය විසින් ද ඒවා සුසංගතව යොදාගනු ලැබ තිබේ.

03. සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්තීන්

පහත දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති මෙම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනු ලබන සෑම කාලපරිච්ඡේදයක් සඳහා ම අනුකූල වන පරිදි අදාළ කරගනු ලැබ ඇති අතර මණ්ඩලය විසින් ද ඒවා සුසංගතව යොදා ගනු ඇත.

3.1 විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු

විදේශ ව්‍යවහාර මුදල් අනුසාරයෙන් සිදුවන ගනුදෙනු එකී ගනුදෙනු පාලනය වන විදේශ විනිමය අනුපාතිකය යටතේ පරිවර්තනය කරනු ලැබේ. ශේෂ පත්‍ර දිනයේදී විදේශ ව්‍යවහාර මුදලින් වර්ගීකරණය කරනු ලබන මූල්‍ය වත්කම් හා වගකීම් එලෙස වර්ගීකරණය කරනු ලබන මූල්‍ය වත්කම් හා වගකීම් සම්බන්ධයෙන් ඒදිනට පාලනය වන්නා වූ විදේශ විනිමය අනුපාතිකය යටතේ ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරනු ලැබේ.

3.2 දේපළ, පිරිසත සහ උපකරණ

(අ) හඳුනාගැනීම සහ මිණුම් කිරීම

ඉඩම් හැර දේපළ, පිරිසත සහ උපකරණ, සමුච්චිත ක්ෂය සහ සමුච්චිත දුබලතා අලාභ අඩුකළ පිරිවැය අගයට සඳහන් කර ඇත. වත්කම් අත්කර ගැනීම කෙරෙහි සෘජුව ආරෝපණය කළ හැකි වියදම් පිරිවැය තුළ අන්තර්ගත වේ. පිරිවැය ද්‍රව්‍ය, සෘජු, ශ්‍රමය හා ස්වකීය අපේක්ෂිත පරිහරණය සඳහා කිසියම් සාධ්‍ය තත්ත්වයකට වත්කම් රැගෙන යාම පිණිස සෘජුව ආරෝපණය කළ හැකි වෙනත් යම් පිරිවැය සහ එකී වත්කම් ස්ථානගත කර ඇති වැඩ බිමෙහි පවත්නා ද්‍රව්‍ය කිසිවක් ගලවා කොටස් කිරීමේ හා ඒවා ප්‍රතිස්ථාපනය කිරීමේ පිරිවැය, ස්වයං නිර්මිත වත්කම් තුළ අන්තර්ගත වේ. දේපළ, පිරිසත හා උපකරණ යනාදියට අයත් යම් අයිතමයක් එකිනෙකට වෙනස් ප්‍රයෝජ්‍ය ආයු

කාල සහිතව ප්‍රධාන අංශෝපාංග කිසිවකින් සමන්විත වන විටදී, ඒවා වෙනම දේපළ, පිරිසක සහ උපකරණ අයිතමයන් ලෙස ගණනය කෙරේ.

දේපළ, පිරිසක හා උපකරණ ව්‍යාපාරණය මත අත්වන ලාභ හෝ අලාභ, එකී දේපළ, පිරිසක හා උපකරණවලට අදාළ ඉදිරියට ගෙනයන වටිනාකම සහ එහි ව්‍යාපාරණය මත ලද මුදල් ප්‍රමාණය සමඟ සසඳනු ලැබීමෙන් නිශ්චය කරනු ලබන අතර ආදායම් ප්‍රකාශයේ “වෙනත් මෙහෙයුම් ආදායම්” යටතේ ශුද්ධ වශයෙන් හඳුනාගනු ලැබේ.

**(ආ) ක්ෂයවීම්**

ක්ෂයවීම් වෙනුවෙන් ප්‍රතිපාදන ගණනය කෙරෙනුයේ, අදාළ ගණන් ප්‍රමාණ ඒවායේ ඇස්තමේන්තුගත ආයු කාලය මුළුල්ලේ කපා හැරීමේ අරමුණ ඇතිව සිත්තක්කර ඉඩම් හැර අනෙකුත් සියලු දේපළ, පිරිසක හා උපකරණ යනාදියෙහි පිරිවැය මත සරල රේඛීය මාර්ග ක්‍රමය භාවිතයට ගනිමිනි.

යොදගන්නා ලද ප්‍රධාන අනුපාත ප්‍රමාණයන් පහත සඳහන් පරිදි වේ.

- |                                |      |
|--------------------------------|------|
| 1. ගොඩනැගිලි                   | 2.5% |
| 2. යන්ත්‍ර සහ උපකරණ            | 10%  |
| 3. වට්ටෝරුගත භාණ්ඩ             | 10%  |
| 4. ලීඛඩු සහ සවිකිරීම්          | 10%  |
| 5. පරිගණක ද්‍රව්‍යාංග හා උපකරණ | 20%  |

**(ඇ) දේපළ, පිරිසත හා උපකරණ විකිණීමෙන් උද්ගත වූ ලාභ/අලාභ**

දේපළ, පිරිසත හා උපකරණ විකුණීම ගැන්වීම හෝ ව්‍යාපාරණය කිරීම මත උද්ගතවන ලාභ හෝ අලාභ අදාළ විකුණුම් සිදුවන කාල පරිච්ඡේදයන්හිදී හඳුනාගනු ලබන අතර වෙනත් මෙහෙයුම් ආදායම් යටතේ වර්ගීකරණය කරනු ලැබේ.

**3.3 කෙරෙහිත් පවත්නා ප්‍රාග්ධන වැඩ**

ශේෂ පත්‍රයේ දිනට වර්ෂය තුළ සම්පූර්ණ කරනු නොලබන ප්‍රාග්ධන වියදම් අත්තිකාරම් ගෙවීම් ලෙස සඳහන් කෙරෙන අතර වර්ෂය තුළ නිම කරනු ලැබ භාවිතයට යොදා ගැනුනු ප්‍රාග්ධන වත්කම් දේපළ, පිරිසත හා උපකරණ වෙත මාරු කෙරේ.

**3.4 අස්පාශ්‍ය වත්කම්**

මණ්ඩලය විසින් අත්කර ගනු ලැබූ ප්‍රයෝජ්‍ය අත්‍යන්ත ආයු කාලයක් සහිත අස්පාශ්‍ය වත්කම්, සමුච්චිත ක්‍රමක්ෂය හා සමුච්චිත දුබලතා අලාභ උගණ පිරිවැය මත මානනය කරනු ලැබේ.

**(අ) හඳුනාගැනීමේ පදනම**

අස්පාශ්‍ය වත්කමක් හඳුනාගනු ලබනුයේ, වත්කම්වලට අරෝපණය කළ හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරික ආයතනය වෙත ගලා එතැයි යනුවෙන් හා අදාළ පිරිවැය සමුච්චිත දුබලතා, අලාභ උගණ පිරිවැය මත විශ්වසනීය ලෙස මානනය කර ඉදිරියට ගෙනගිය හැකි වෙතැයි යනුවෙන් අනුමානවන්නාවූ අවස්ථාවන්හිදීය.

**(ආ) පසුකාලීන වියදම්**

පසුකාලීන වියදම් හා සම්බන්ධ නිශ්චිත වත්කම්වල අන්තර්ගත අනාගත ආර්ථික ප්‍රතිලාභ ඉහළ යන අවස්ථාවන්හිදී පමණක් අදාළ පසුකාලීන වියදම් ප්‍රාග්ධනික කෙරේ. අභ්‍යන්තරික වශයෙන් ජනනය වන කීර්තිනාමයට හා සන්නාමයට අදාළ වියදම් ද ඇතුළු සෙසු සියලු වියදම්, ඒවා දරනු ලැබ ඇතැයි යනුවෙන් සලකා ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ.

**(ඇ) විසුම් ගැන්වීම හා ව්‍යපහරණය**

අස්පාශ්‍ය වත්කම් ඒවා ව්‍යපහරණය කිරීම මත හෝ එහි භාවිතයෙන් පසුව ව්‍යපහරණය කිරීමෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභයක් ලැබේයැයි අපේක්ෂා නොකරන විට අස්පාශ්‍ය වත්කම් සේ හඳුනා නොගැනේ.

**(ඈ) ක්‍රමක්ෂය කිරීම**

අස්පාශ්‍ය වත්කම්, ඒවා භාවිතය පිණිස පවත්නා දිනයේ සිට ඒවායේ ඇස්තමේන්තුගත ප්‍රයෝජ්‍ය ආයු කාලය මුළුල්ලේ සරල මාර්ග රේඛීය ක්‍රමය අනුව ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගනු ලැබේ. අලුත්වැඩියා කිරීම හෝ ඉදිකිරීම මත දරන ලද පිරිවැය ක්‍රමක්ෂය කිරීම හෝ අයගත කිරීම සඳහා පහත දැක්වෙන නිර්ණායක මත පදනම්ව ප්‍රතිපත්තියක් සකසා ගන්නා ලදී.

වියදමේ / ආදායමේ ස්වභාවය	හිමිකාරිත්වය	පදනම	කාලසීමාව
අලුත්වැඩියා කිරීම	සිත්තකර	වසර 10 ක් පුරා දැරූ පිරිවැය ක්‍රමක්ෂය කිරීම	අවු. 10
ඉදිකිරීම්	සිත්තකර	ඉදිකිරීම් පිරිවැය ප්‍රාග්ධනික කිරීම හා සාමාන්‍ය ක්ෂය සිදු කෙරෙනුයේ 10% ක් වූ අනුපාතය මතය.	අවු. 20
	කල්බදු	ඉදිකිරීම්/ අලුත්වැඩියා කිරීමේ පිරිවැය කල්බදු කාලසීමාව හෝ වසර 10 ක් වූ කාල සීමාව යන දෙප්‍රමාණයෙන් අඩු කාල ප්‍රමාණය මත.	අවු. 10
	පදිංචි	සන්නකව හෝ කල්බදු යටතේ හෝ නොමැත. ඉදිකිරීමේ හා අලුත්වැඩියා කිරීමේ වියදම් වසර 10 ක් මුළුල්ලේ ප්‍රාග්ධනික කිරීම	අවු. 10
ලද ප්‍රදාන	-	අලුත්වැඩියා කිරීම් හා ඉදිකිරීම් සඳහා ලද ප්‍රදාන වසර 10 ක් මුළුල්ලේ ක්‍රමක්ෂය කිරීම.	අවු. 10

(අ) වන වගුව

අලුත්වැඩියා කිරීමේ වියදම් හා ඉදිකිරීමේ වියදම් ක්‍රමක්ෂය කිරීම

වැඩ බිම	වියදමෙහි ස්වභාවය	කල්බදු කාලය	පිරිවැය (රු.)	පදනම	ක්‍රමක්ෂය ගාස්තු	ක්‍රමක්ෂය නොකළ ශේෂය ඉ/ගෙ
කොතුකාගාරය	ඉදිකිරීම්	අවු. 10	172,847,765.42	5%	8,642,388.27	164,205,377.15
බත්තරමුල්ල	ඉදිකිරීම්		117,704,905.75	5%	5,885,245.29	111,819,660.46
පින්නවල	අලුත්වැඩියා කිරීම්		10,086,000.00	10%	1,008,600.00	9,077,400.00
පේරාදෙණිය	අලුත්වැඩියා කිරීම්	අවු. 10	31,657,966.00	10%	3,165,796.60	28,492,169.40
ගාල්ල	ඉදිකිරීම්	සින්තකිකර ගොඩනැගිල්ල		5%		-
වැලිපැන්න	අලුත්වැඩියා කිරීම්	අවු. 5	10,269,017.76	10%	1,026,901.78	9,242,115.98
තුරගතරග පිටිය	අලුත්වැඩියා කිරීම්	අවු. 10	1,113,612.24	10%	111,361.22	1,002,251.02
කටුනායක	අලුත්වැඩියා කිරීම්		1,060,000.00	10%	106,000.00	954,000.00
උණවටුන	අලුත්වැඩියා කිරීම්		1,000,000.00	10%	100,000.00	900,000.00
කේ සෝන්	අලුත්වැඩියා කිරීම්		8,353,071.63	10%	835,307.16	7,517,764.47

354,092,338.80

20,881,600.32

333,210,738.48

3.5 අබලතා

මණ්ඩලය සතු වත්කම්හි ඉදිරියට ගෙන යන ගණන් ප්‍රමාණ, කිසියම් වත්කමක අබලතා ලක්ෂණ පෙන්නවන්නේදැයි නිශ්චය කරනු පිණිස එක් එක් ශේෂ පත්‍ර දිනයේදී සමාලෝචනයට හසු කෙරේ. එවැනි අබලතා ලක්ෂණ විද්‍යාමානවන්නේ නම්, අදාළ වත්කමෙහි ආපසු අයකරගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලැබේ. යම් අබලතා අලාභයක් හඳුනා ගැනෙනුයේ, කිසියම් වත්කමක ධාරණ අගය හෝ එහි මුදල් උත්පාදන ඒකකය ආපසු අයකරගත හැකි වටිනාකම ඉක්මවන අවස්ථාවකදී ය.

3.6 වෙළෙඳ හා වෙනත් ලැබිය යුතු දෑ

වෙළෙඳ හා වෙනත් ලැබිය යුතු දෑ උපලබ්ධි වියයුතු ඇස්තමේන්තුගත වටිනාකම යටතේ සඳහන් කරනු ලැබේ. බොල්ණය සහ අඩමාන ණය සඳහා මූල්‍ය ප්‍රකාශයේ ප්‍රතිපාදන සලසා ඇත.

**3.7 භාණ්ඩ වට්ටෝරු**

අභාවිත සහ අලුත්වැඩියා කළ හැකි අයිතමයන් සඳහා ප්‍රතිපාදන සැලැස්වීමෙන් පසුව, භාණ්ඩ ලැයිස්තු පිරිවැයෙහි අවම මිලට සහ ශුද්ධ උපලබ්ධි අගයට අගය කරනු ලැබේ. ශුද්ධ උපලබ්ධි අගය වන්නේ සාමාන්‍ය ව්‍යාපාරික කාලය තුළ බඩු ලැයිස්තු විකිණිය හැකි මිල වන අතර අලාභ තොග සහ අලුත්වැඩියා තොග, තොග උපලේඛනය යටතේ දැක්වේ.

**3.8 මුදල් හා මුදල් සමාන දෑ**

මුදල් සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ කාර්යයන් සඳහා මුදල් වටිනාකම දැනගැනීමට පහසුවෙන් පරිවර්තනය කළ හැකි කෙටි කාලීන ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු ආයෝජන අතර ඉතිරි මුදල් හා මුදල් සමාන දෑ ලෙස නිර්වචනය කෙරේ. මුදල් හා මුදල් සමාන දෑ යන්නෙහි අතර ඉතිරි මුදල් සහ බැංකු අයිරා හැර වෙනත් මුදල්, කෙටි කාලීන ණය ගැනුම් හා කෙටිකාලීන ආයෝජන අන්තර්ගත වේ.

**3.9 මුදල් ප්‍රවාහ ප්‍රකාශය**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 09 (මුදල් ප්‍රවාහ ප්‍රකාශ) අනුකූලව වක්‍ර ක්‍රමය භාවිතයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කර ඇත.

**4. සේවා නියුක්තිකයන්ගේ ප්‍රතිලාභ**

**(අ) නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම- විශ්‍රාමික පාරිතෝෂික**

1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීමේ පනත යටතේ විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම් සඳහා වන බැඳියාව සංවිධානයේ සේවා නියුක්තයන් 193 දෙනෙකු ආවරණය වන නිශ්චිත ප්‍රතිලාභ සැලැස්මකි. මෙම බැඳියාව සපුරාලීම පිණිස පළමු සේවා වර්ෂයේ සිට ආරම්භවන එක් එක් සම්පූර්ණ සේවා වර්ෂය සඳහා සියළුම සේවා නියුක්තයන්ගේ මූල්‍ය වර්ෂයේ අවසන් මස අර්ධ මාසික වැටුප මත පදනම්ව ගණනය කරන ලද වටිනාකමට සමාන අගයකට ශේෂ පත්‍රයේ ප්‍රතිපාදනයක් ඉදිරියට ගෙන යනු ලැබේ. වර්ෂය ආරම්භයේදී ඉදිරියට රැගෙන ආ ප්‍රතිපාදන සහ වර්ෂය අවසානයේ ඉදිරියට රැගෙන ගිය ප්‍රතිපාදන අතර ඇතිවන වෙනසෙහි අඩුව සම්බන්ධයෙන් ආදායම් ප්‍රකාශයේදී කටයුතු කරනු ලැබේ.

**(ආ) නිශ්චිත දායකත්ව සැලැස්ම**

සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල

අදාළ ව්‍යවස්ථා සහ රෙගුලාසිවලට අනුකූලව සේවා නියුක්තිකයන් සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා සුදුසුකම් ලබයි. සේවා නියුක්තිකයන්ගේ දළ පඩිනඩි මත 12% ක් හා මණ්ඩලය විසින් 3% ක් වන පරිදි පිළිවෙලින් සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා දායකත්වය ලබා දේ.

**5. ණය - දිගුකාලීන / කෙටිකාලීන**

**(අ) ලංකා බැංකුව<sup>1</sup> රු.දශ ලක්ෂ 400**

සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීම සඳහා වක්‍රීය ණය පදනමක් මත රු.දශ ලක්ෂ 100 ක ණය පහසුකමක් හා ඉදිකිරීම් වියදම් හා සැපයුම්කරුවන්ගේ ගෙවීම් සපුරා ගැනීම සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා මත මූල්‍යයනය සලසනු පිණිස රු. දශ ලක්ෂ 300 ක ණය පහසුකමක් ලක්සල සතු රු.දශ ලක්ෂ 497 ක් වටිනා කොළඹ කොටුවේ පිහිටි ගොඩනැගිල්ල උකස්කර ලංකා බැංකුව වෙතින් ලබාගෙන ඇත.

**(ආ) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - රු.දශ ලක්ෂ 200**

හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කැළණිය ශාඛාව වෙතින් රු.දශ ලක්ෂ 200 ක ණය මුදලක් ලබාගෙන ඇත. මේ වෙනුවෙන් වූ ණය පහසුකම මහ භාණ්ඩාගාරය විසින් පිළියෙල කරන ලද හෙයින් අප විසින් කිසිදු ඇපකරයක් පිරිනමනු ලැබීම අවශ්‍ය වූයේ නැත.

**6. වගකීම් හා ප්‍රතිපාදන**

අතීත සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස නෛතික /සම්ප්‍රයුක්ත බැඳීමක් වර්තමානයේ පවතින විට වගකීම් හා ප්‍රතිපාදන ශේෂ පත්‍රය තුළ හඳුනා ගැනේ. එකී බැඳීම්වල නිරවුල් කිරීම තුළින් ආර්ථික ප්‍රතිලාභ අන්තර්ගත සම්පත් විගලනයක් උද්ගත වෙතැයි අපේක්ෂා කෙරේ. ණයහිමියා විසින් කරනු ලබන ඉල්ලීමකදී හෝ ශේෂ පත්‍රයේ දිනට වසරක් ඇතුළත දී හෝ ගෙවිය යුතු වන්නාවූ බැඳීම් ශේෂ පත්‍රය තුළ ප්‍රවර්තන වගකීම් ලෙස සලකනු ලැබේ. ශේෂ පත්‍රයේ දිනයේ සිට එක් වසරකට පසුව ගෙවිය යුතු වගකීම් ශේෂ පත්‍රය තුළ ප්‍රවර්තන නොවන වගකීම් ලෙස සැලකේ.



**(අ) වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ**

වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ ඒවායේ පිරිවැය අගය මත දක්වා ඇත.

**7. ආදායම**

**7.1 භාණ්ඩ විකුණුම්**

භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම, ලද හෝ ලැබිය යුතු ශුද්ධ ප්‍රතිලාභ, වෙළඳ වට්ටම් සහ ප්‍රමාණප්‍රතිදාන ප්‍රතිශ්ඨාවේ සාධාරණ අගයට මනිනු ලැබේ. සුවිශේෂී අවදානම් සහ හිමිකාරිත්ව ප්‍රතිලාභ මිලදී ගන්නා වෙත පවරනු ලැබ ඇති විට, ප්‍රතිශ්ඨාව අයකර ගැනීම සිදුවිය හැකි විට, ආශ්‍රිත පිරිවැය සහ සිදුවිය හැකි භාණ්ඩ ආපසු පැමිණීම් වාර්තා විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු ගත කළ හැකි අවස්ථාවක සහ භාණ්ඩ සම්බන්ධයෙන් අඛණ්ඩ කළමනාකරණ මැදිහත්වීමක් නොමැති විට ආදායම හඳුනා ගනී. අවදානම් සහ ප්‍රතිලාභ පැවරීම විකුණුම් කොන්ත්‍රාත්තුවේ එක් එක් කොන්දේසි මත රඳා පවතිමින් වෙනස් වේ.

**7.2 වෙනත් මෙහෙයුම් ආදායම්**

**(අ) දේපළ, පිරියත හා උපකරණ විකිණීමෙන් උද්ගතවන ලාභ හා අලාභ**

දේපළ, පිරියත හා උපකරණ විකුණුම් ගැන්වීම හෝ ව්‍යාපාරණය කිරීම මත උද්ගතවන යම් ලාභ හෝ අලාභ අදාළ විකුණුම් සිදුවන කාල පරිච්ඡේදය තුළ හඳුනා ගනු ලබන අතර වෙනත් මෙහෙයුම් ආදායම් ලෙස වර්ගීකරණය කෙරේ.

**7.3 ලද ප්‍රාග්ධන ප්‍රදාන**

ලද ප්‍රාග්ධන ප්‍රදාන විලම්බිත ආදායම් ලෙස හඳුනාගනු ලැබ ඇති අතර වසර 10 ක කාල පරිච්ඡේදයක් මුළුල්ලේ ක්‍රමක්ෂය කර ඇත.

2012 වසර තුළ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි අලෙවි සංකීර්ණය ප්‍රතිනිර්මාණය කර නවීකරණය කිරීම සඳහා “දිවි නැගුම” වැඩ සටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතින් රු.100,000,000/- ක් වූ මුදලක් ලැබුණු අතර ජාතික අයවැය යෝජනා යටතේ මහ භාණ්ඩාගාරය වෙතින් ද රු.107,2012,625/- ක් වූ මුදලක් ලැබී ඇත.

සමාලෝචිත වසර තුළ ලත් ප්‍රදාන පහත දැක්වෙන පරිදි ගිණුම් ගතකර ඇත.

**ලද ප්‍රදාන ක්‍රමයේ කිරීම**

ලැබුණේ කාගෙන්ද යන වග	වර්ෂය	ලද ප්‍රදානය	13.1.1 දිනට ක්‍රමයේ මුදල	2013 සඳහා ආදායම	ක්‍රමයේ නොකළ යෙදිය යුතු ඉ/ගෙ
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	2012	100,000,000.00	10,000,000.00	10,000,000.00	80,000,000.00
අයවැය ප්‍රතිපාදන	2013	36,000,000.00	-	3,600,000.00	32,400,000.00
අයවැය ප්‍රතිපාදන	2013	10,224,642.80	-	1,022,464.28	9,202,178.52
අයවැය ප්‍රතිපාදන	2013	42,109,637.11	-		42,109,637.11
අයවැය ප්‍රතිපාදන	2013	11,099,919.83	-	1,109,991.98	9,989,927.85
අයවැය ප්‍රතිපාදන	2013	7,828,425.83	-	782,842.58	7,045,583.25
		<b>207,262,625.57</b>	<b>10,000,000.00</b>	<b>16,515,298.85</b>	<b>180,747,326.72</b>

**7.4 වියදම් හඳුනාගැනීම**

**(අ) අයහාර වියදම්**

ආදායම් ප්‍රකාශයේ දක්වා ඇති පරිදි මණ්ඩලය විසින් උපයනු ලබන ලාභය වනුයේ, සියලු දත්තා බැරකම් සඳහා සහ දේපළ, පිරිසත හා උපකරණ ක්ෂය කිරීම් සඳහා ප්‍රතිපාදන සැලසීමෙන් පසුව ඉතිරිවන මුදලයි.

ආදායම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා, වියදම් ක්‍රියාකාරීත්ව ක්‍රමය, ව්‍යවසායීය කාර්ය සාධනයේ මූලිකාංග සාධාරණ අයුරින් ඉදිරිපත් කරන්නේය යන්නත්, ඒ අනුව මෙම ඉදිරිපත් කිරීමේ ක්‍රමය අනුගමනය කරන්නේය යන්නත් මණ්ඩලය දරන මතයයි.

**(ආ) ප්‍රාග්ධන වියදම්**

ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සඳහා හෝ ව්‍යාපාරයේ ඉපයීමේ ධාරිතාව ඉහළ නැංවීම උදෙසා ස්ථාවර ස්වරූපයක් ගත් වත්කම් පුළුල් කිරීමේ හෝ වැඩි දියුණු කිරීමේ කාර්යයන් සඳහා දරන ලද වියදම් ප්‍රාග්ධන වියදම් ලෙස සලකනු ලැබ ඇත. දේපළ, පිරිසත හා උපකරණ ව්‍යපහරණය මත උද්ගතවන ආදායම් ස්වරූපයේ ලාභ හෝ අලාභ ආදායම් ප්‍රකාශය තුළ ගණනය කරනු ලැබ ඇත.

**(ඇ) විලම්බිත අයභාර වියදම්**

**(1) අලෙවිසැල් නැවත දියත් කිරීම් ක්‍රමක්ෂය කිරීම**

අලෙවිසැල් නවීකරණය කර ඊට අදාළ ඉදිකිරීම් වලින් පසුව ඒවා නැවත දියත් කිරීමේ කාර්යයන්හිදී ඊට අන්තර්ගත විවිධ වියදම් විෂයාංග කරණකොට ගෙන විශාල ප්‍රමාණයේ මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවී ඇත. තවද සැලකිය යුතු වියදමක් දරා අලුතින් ඉදිකළ අලෙවි සැල් ද ආරම්භ කරනු ලැබ තිබේ. සමාලෝචිත වසර තුළ අලෙවි සැල් 5 ක් එසේ දියත් කර හැර ඇති අතර ඊට දරන ලද වියදම රු.19,000,000/ ක් වූයේය. මෙම වියදම වසර තුනක කාල පරිච්ඡේදයක් මුළුල්ලේ මූල්‍ය ප්‍රකාශ තුළ ක්‍රමක්ෂය කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. ක්‍රමක්ෂය නොකළ ශේෂ මුදල ආදායම් ප්‍රකාශ තුළ විලම්බිත අයභාර වියදම් ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව එක් සේවකයෙකු වෙනුවෙන් දැරූ පිරිවැය ඔවුන්ගේ ශේෂ සේවා කාලය පුරා සමරූපී පදනමක් මත විහිදුවා හැර ඇත. ක්‍රමක්ෂය නොකළ ශේෂය විලම්බිත අයභාර වියදම් ලෙස පවතී.

ස්ථානය	පිරිවැය (රු.)	1/3 වසර සඳහා අයකිරීම (රු.)	විලම්බිත අයභාර වියදම (රු.)
කෞතුකාගාරය	10,423,953	3,474,651	6,949,302
බත්තරමුල්ල	6,795,454	2,265,151	4,530,303
ගාල්ල	1,241,170	413,723	827,446
පේරාදෙණිය	297,305	99,102	198,203
වැලිපැන්න	300,000	100,000	200,000
	<b>19,057,882</b>	<b>6,352,627</b>	<b>12,705,255</b>

**(2) ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය මත දරන ලද පිරිවැය**

මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමයේ කොටසක් ලෙස සමාලෝචිත වසර තුළ "PED 10" යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා සේවක සේවිකාවන් 20 දෙනෙකු සිය මනාපය ප්‍රකාශ කරන ලද අතර ඒ සඳහා රු.10,432,332.25 ක මුදලක් වැයවී ඇත. මෙම පිරිවැය ශේෂ සේවා කාලය තුළ විහිදුවා හැරීම සඳහා වූ ගිණුම් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරිණි. එම මුදල් ප්‍රමාණය ක්‍රමක්ෂය කෙරුණු අතර එහි ශේෂ මුදල පහත දක්වා ඇති පරිදි සමන්විත

(රු.)

දරන ලද මුළු පිරිවැය	<b>10,432,332.25</b>
අඩුකළා : වසර තුළ ක්‍රමක්ෂිත මුදල	<b><u>3,093,186.68</u></b>
ශේෂ / විලම්බිත අයභාර වියදම	<b><u>7,339,145.37</u></b>

## 7.5 බදුකරණය

### ආදායම් බදු වියදම්

වර්ෂයේ ආදායම් බදු වියදම් ප්‍රවර්තන හා විලම්බිත බදු වලින් සමන්විත වේ. කොටස් ආයෝජනය කළ සෘජුවම හඳුනා ගනු ලබන විෂයාංගවලට ආදායම් බදු අදාළ වනනාක් දුරට ඒවා ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගැනේ. එබඳු අවස්ථාවකදී ආදායම් බදු වියදම් හඳුනා ගැනෙනුයේ කොටස් ආයෝජනය තුළය.

## 7.6 ණය ගැනුම් පිරිවැය

ණය මුදල් ගැනුම් පිරිවැය ඒවා දරනු ලබන වර්ෂයේ වියදමක් ලෙස හඳුනා ගනු ලැබේ.

## 7.7 සංසන්දනාත්මක තොරතුරු

ප්‍රවර්තන වර්ෂයේ ඉදිරිපත් කිරීම තහවුරු කෙරෙනු පිණිස අවශ්‍ය අවස්ථාවන්හිදී තොරතුරු යළි වර්ගීකරණයට හසුකර ඇත.

## 7.8 බැඳුම් සහ අවිනිශ්චිත අවස්ථා

අතීත සිදුවීමක් හේතුවෙන් උද්ගතවන්නාවූ සහ අවිනිශ්චිත අනාගත සිදුවීම් සිදුවීම හෝ සිදු නොවීම මත පමණක් ස්ථිර වන්නා වූ විභව්‍ය වත්කම් හා බැඳීම් අවිනිශ්චිත අවස්ථා වන්නේය.

## 7.9 ශේෂ පත්‍රයේ දිනට පසුව පැනනගින සිදුවීම්

ශේෂ පත්‍ර දිනයෙන් අනතුරුව උද්ගත වන සියලුම සැලකිය යුතු සිදුවීම්, ඒවා අදාළ වන අවස්ථාවේදී හෙළිදරව් කර ගළපා ඇතැයි යනුවෙන් සලකා ඇත.

### 7.10 අත්කම් පුහුණු අංශය

2008.12.21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2009 සිට ක්‍රියාත්මක වන පරිදි අත්කම් පුහුණු අංශය එහි කටයුතු අවසන් කර ඊට අයත් සියලුම කාර්යය මණ්ඩල ස්ථාන මාරු කර යවා ඊට අයත්ව තිබූ භෞතික වත්කම් සියල්ලම පාහේ ජාතික ශිල්ප සභාව වෙත භාරදෙනු ලැබ වසා දමා ඇත.

කෙසේ වුවද, එදිනට ගිණුම් පොත්වල පැවති ශේෂ ඉවත්කර හෝ පවරා දෙනු ලැබ හෝ නොමැති අතර ඒවා මේ දක්වා බේරුම් නොකර පවතී. විධිමත් අනුමැතිය ලබාගන්නා තෙක් සහ වෙනම ව්‍යාපාරයක් ලෙස එලෙස ශේෂව පවත්නා මුදල් ප්‍රමාණ මූල්‍ය ප්‍රකාශවල හෙළිදරව් කරන තෙක්, මහා භාණ්ඩාගාරයේ ද අනුමැතිය ඇතිව ඒවා බේරුම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැන් ගනු ලැබ ඇත. මෙම විෂයාංගවලට අදාළ සංසන්දනාත්මක සංඛ්‍යා ඒ අනුව ගලපා ඇත. කරුණාකර (ශිල්පීය පුහුණු අංශය) පිටුව (43) බලන්න.

අත්කම් පුහුණු අංශය තුළ නිරාකරණය නොවී පවත්නා ශේෂ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය අපේක්ෂාවෙන් වෙන් වශයෙන් හෙළිදරව් කර ඇත. මෙම විෂයාංග වලට අදාළ සංඛ්‍යා ඒ අනුව ගලපනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය  
ශිල්පීය පුහුණු

2013 දෙසැම්බර් මස 31 වන දිනට

	2013
	රු.
<b>වත්කම්</b>	
දේපළ, පිරිසක හා උපකරණ	46,298,422
<b>ජංගම නොවන වත්කම්</b>	<b>46,298,422</b>
වට්ටෝරුගත භාණ්ඩ වෙළෙඳ ණය ගැතියෝ සහ වෙනත් ලැබිය යුතු දෑ	31,140,299
මුදල් හා මුදල් සමාන දෑ	31,177
<b>ජංගම වත්කම්</b>	<b>31,171,476</b>
<b>මුළු වත්කම්</b>	<b>77,469,898</b>
<b>අයෝජන කොටස් සහ බැරකම්</b>	
ප්‍රාග්ධනය හා සංචිත	
ප්‍රකාශිත ප්‍රාග්ධනය	
ප්‍රාග්ධන සංචිත	814,419
ප්‍රත්‍යාගණන සංචිත	9,086,454
ලද ප්‍රදාන	55,336,829
ලාභය හා අලාභය	(17,524,970)
<b>මුළු ප්‍රාග්ධනය හා සංචිත</b>	<b>47,712,732</b>
විලම්බිත බදු බැරකම්	12,345,384
<b>ජංගම නොවන බැරකම්</b>	<b>12,345,384</b>
ණය හිමියෝ සහ උපචිත	14,475,754
බැංකු අයිරාව	2,936,028
<b>ජංගම බැරකම්</b>	<b>17,411,782</b>
<b>මුළු අයෝජන කොටස් සහ බැරකම්</b>	<b>77,469,898</b>





**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் தலைமை அறிபுதி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මගේ අංකය  
எனது இல. }  
My No. }

පීසී1/ඒ/එස්එල්එච්බී1/  
2013/03

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி }  
Date }

2015 ජූනි 30 දින

සභාපති,

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1982 අංක 35 දරන ජාතික ශිල්ප සහ අනුබද්ධිත පනතේ 64 (3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13 (7) (ඒ) වගන්තිය ප්‍රකාර වූ විස්තරාත්මක වාර්තාවක් මණ්ඩලයේ සභාපතිවරයා වෙත 2015 පෙබරවාරි මස 27 දින නිකුත් කරන කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.





**1.3 විගණකගේ වගකීම**  
 -----

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට ( ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

**1.4 මතය ව්‍යාවහනය සඳහා පදනම**  
 -----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූයෙන් විෂයයන් සහ මූලිකාංගවලට අදාලව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

**2. මූල්‍ය ප්‍රකාශන**  
 -----

**2.1 මතය ව්‍යාවහනය**  
 -----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.**  
 -----

**2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතී**  
 -----

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

**(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතී (LKAS) 09**  
 -----

සමාලෝචිත වර්ෂය තුළ මුදල් ගලායාම සහ මුදල් ගලාපීම පිළිබිඹු වන පරිදි ප්‍රමිතියට අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කර නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් පහත දුර්වලතා පැවති බැවින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නිවැරදි භාවය පිළිබඳව විගණනයේදී ප්‍රශ්නකාරී විය. විස්තර පහත දැක්වේ.

- (i) ක්ෂයවීම් රු. 6,352,628 කින් වැඩියෙන් දක්වා තිබීම.
- (ii) මූල්‍ය වියදම්, වෙළඳ හා අනෙකුත් වියදම් සහ ආයෝජන ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය ප්‍රවාහය නිවැරදිව ඉදිරිපත් කර නොතිබීම.



(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS) 10

කුලී පදනම මත ලබාගත් කේසේන් ප්‍රදර්ශනාගාරය රු.8,353,071ක පිරිවැයක් දරා නවීකරණය කර 2013 ජුනි 14 දින විවෘත කළ නමුත් 2014 මාර්තු වන විට අපේක්ෂිත පරිදි අලෙවි ආදායමක් නොලැබීම නිසා වසා දමා තිබුණි. ගොඩනැගිලි නවීකරණ වියදම ජංගම නොවන වත්කම් යටතේ දක්වා ඇතත් ප්‍රදර්ශනාගාරය වසා දැමීමෙන් සිදුවූ පාඩුව කපා හැරීමට හෝ මූල්‍ය ප්‍රකාශනවල සටහනක් වශයෙන් හෙළිදරවු කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS) 20

සමාලෝචිත වර්ෂයේදී රු.114,862,626 ක රාජ්‍ය ප්‍රාග්ධන ප්‍රදානයක් ලැබී තිබූ නමුත් එම මුදලින් රු.7,600,000 ක් ජාතික ශිල්ප සභාව වෙත භාණ්ඩාගාර අනුමැතියකින් තොරව මණ්ඩලයේ සභාපතිවරයාගේ නියෝගය පරිදි ලබා දී තිබුණි. මේ අනුව මණ්ඩලය වෙත ලබා දුන් ප්‍රාග්ධන ප්‍රදාන අදාළ කාර්යය සඳහා යොදා ගැනීමට නොහැකි වූ අතර මෙම ගණුදෙනුව ගිණුම්වල ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) රාජ්‍ය ප්‍රදාන යටතේ ඉකුත් වර්ෂයේ ඉදිකරන ලද කෞතුකාගාරය පිහිටි ප්‍රදර්ශනාගාරය නිමකර නොතිබියදී ප්‍රදානයෙන් රු.10,000,000 ක් ක්‍රමක්ෂය ලෙස ආදායමට හඳුනාගෙන තිබුණි. සමාලෝචිත වර්ෂයේදී එම වත්කම නිමකර ප්‍රාග්ධනික කර තිබූ අතර, මණ්ඩලයේ ක්ෂය ප්‍රතිපත්තිය අනුව ප්‍රදර්ශනාගාරය සියයට 5 බැගින් ක්ෂය කර සමාලෝචිත වර්ෂයේදී රාජ්‍ය ප්‍රදාන වලින් රු.10,000,000 ක් එනම් සියයට 10 ක් ක්‍රමක්ෂය ලෙස ගිණුම් ගතකර තිබුණි. මෙයට අතිරේකව බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරය වෙනුවෙන්ද ක්ෂය කරන ලද ප්‍රමාණය ඉක්මවා රු.1,800,000 ක් ක්‍රමක්ෂය ලෙස ආදායමට හඳුනාගෙන ගෙන තිබුණි. මේ අනුව ඉකුත් වර්ෂයේ හා සමාලෝචිත වර්ෂයේදී පිළිවෙලින් රු.10,000,000 ක් හා රු.6,800,000 ක් සාවද්‍ය ලෙස ආදායම වැඩියෙන් දක්වා තිබුණි.

(ආ) ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේදී ඒ ඒ වර්ෂ තුළදී ගෙවන ලද සම්පූර්ණ වන්දි මුදල එම වර්ෂයේ වියදමක් ලෙස ගිණුම් ගත කිරීම ආයතනයේ ප්‍රතිපත්තිය වී තිබූ නමුත් එයට පටහැනිව සමාලෝචිත වර්ෂයේදී ගෙවන ලද රු.10,432,332 ක වන්දි මුදලින් රු.3,093,187 ක් පමණක් වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර ඉතිරි රු.7,339,145ක් පූර්ව ගෙවීම් ලෙස ජංගම වත්කම් යටතේ දක්වා තිබුණි.



(ඇ) කෞතුකාගාර සහ බන්තරමුල්ල පුද්ගලික ආරම්භ කිරීමේ උත්සව සඳහා එකතුව රු.17,219,407 ක් වැය කර තිබුණු අතර, මෙම පුනරාවර්තන වියදම මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 7.4 (සී) යටතේ වසර තුනකින් කපා හැරීමට ප්‍රතිපත්තියේ තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව රු. 12,705,254 ක වියදමක් වර්ෂයේ ආදායම් වියදම් ගිණුමට කපාහරිනු වෙනුවට ජංගම වත්කමක් ලෙස (කලින් ගෙවීම්) ගිණුම් ගත කර තිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

-----

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) වාර්ෂික තොග සමීක්ෂණයක් සිදුකර වර්ෂය අවසානයට වූ තොගය ගණනය කර තිබූ නමුත් එය ගිණුම් ගත කිරීම වෙනුවට පරිගණකය අනුව ශේෂය ගිණුම් ගත කර තිබුණි. මේ අනුව වර්ෂය තුළ රු.3,475,710 ක තොග අතිරික්තයක් සහ රු.5,309,076 ක තොග උණනාවයක් හඳුනාගෙන අවශ්‍ය ගැලපීම් කිරීමට හෝ අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේ අවසාන තොගය රු.1,833,366 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ “අපේ ගම” ව්‍යාපෘතියේ මුළු වියදම රු.14,207,039 ක් වූ අතර එම වියදමෙන් රු.4,735,679 ක් පමණක් වර්ෂයේ වියදම් ලෙස දක්වා ඉතිරිය වූ රු. 9,471,360 ක් ජංගම වත්කම් ලෙස (කලින් ගෙවීම්) ගිණුම් තබා තිබුණි.
- (ඇ) වසර තුනකට පමණ පෙර මණ්ඩලයට රජයෙන් ලැබී ඇති රු. 25,467,530 ක විශේෂ ප්‍රදානයක් ණය හිමියන් යටතේ දක්වා තිබුණි.
- (ඈ) කටුබැද්ද හා කෙසෙල්වත්ත ව්‍යාපෘතිවල හා ශිල්පීය පුහුණු මධ්‍යස්ථානවල එකතුව රු. 63,036,487 ක් වූ ස්ථාවර වත්කම් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා ක්ෂය ප්‍රතිපාදන සලසා නොතිබුණි.
- (ඉ) එකතුව රු. 5,572,319 ක් වූ කල් ඉකුත් වූ හා දුර්වර්ණ වූ අලෙවිකළ නොහැකි භාණ්ඩ (Damages or Repair) තොගයක් වර්ෂයේ ණයගැතියන්, තැන්පතු හා කලින් ගෙවීම් යටතේ දක්වා තිබුණි.
- (ඊ) සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධනික කරන ලද ගාල්ල ලක්සල පුද්ගලික ආරම්භය වෙනුවෙන් වූ ක්ෂය රු. 841,169 සඳහා ප්‍රතිපාදන කර නොතිබුණි.
- (උ) ශිල්පීය පුහුණුවලට අදාළව ජාතික ශිල්ප සභාවට පවරා තිබූ එකතුව රු. 46,298,422 ක්වූ ස්ථාවර වත්කම්, එකතුව රු.31,171,476 ක්වූ ජංගම වත්කම්, එකතුව රු.12,345,384 ක්වූ ජංගම නොවන වගකීම්, එකතුව රු.17,411,782 ක්වූ ජංගම වගකීම් හා එකතුව රු.47,712,732 ක්වූ ප්‍රාග්ධන සංචිත නිරවුල් කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් ඉවත් කර සටහනක් ලෙස දක්වා තිබුණි.



2.2.4 නිරවුල් නොකළ ශේෂ

එකතුව රු. 67,660,197 ක් වූ ණයගැති හා තැන්පතු ශේෂ වලින් රු. 46,440,350ක් වර්ෂ 03 කට වඩා පැරණි ශේෂ වූ අතර එම ශේෂ නිරවුල් කිරීමට අවශ්‍ය කටයුතු කර නොතිබුණි.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු. 56,394,885ක් වූ ජංගම වගකීම් සහ එකතුව රු.11,837,868 ක්වූ විවිධ අත්කාරාරම් සඳහා ලේඛන, උපලේඛන සහ අත්කාරාරම් ලේඛන විගණනය සඳහා ඉදිරිපත් නොවීම නිසා ඒවා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ සත්‍යාපනය කිරීමට නොහැකි විය.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ නීති, රීති, රෙගුලාසි යනාදියට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව

අනුකූල නොවීම පිළිබඳ විස්තරය

(අ) 1982 අංක 35 දරන ශිල්ප සහ අනුබද්ධිත පනතේ 44 (බී ) වගන්තිය	දේශීයව හා විදේශීයව හස්ත කර්මාන්ත භාණ්ඩ විකිණීම හා අලෙවි ප්‍රවර්ධනය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන පරමාර්ථය වුවත් සමාලෝචිත වර්ෂයේ දී විදේශ රටවලට කිසිදු භාණ්ඩයක් අපනයනය කර නොතිබුණි.
(ආ) 1971 අංක 38 දරන මුදල් පනතේ 12 වගන්තිය	මූල්‍ය ප්‍රකාශන සමඟ ප්‍රසිද්ධ කිරීමට යෝජිත 2013 වාර්ෂික වාර්තාවේ කෙටුම්පතක් විගණකාධිපති වෙත ලබාදිය යුතු වුවත් එසේ කර නොතිබුණි.
(ඇ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරණ භාණ්ඩාගාර වකේල්වය	එකතුව රු 63,103,149 ක් වූ ස්ථාවර වත්කම් සඳහා ස්ථාවර වත්කම් ලේඛනය නඩත්තු කර නොතිබුණි.
(ඈ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය මුදල් රෙගුලාසි. 371	අත්කාරාරම් සඳහා ගෙවිය හැකි උපරිම සීමාව රු.20,000ක් වුවත් නිලධාරීන් 36 දෙනෙකුට රු.500,000 දක්වා අත්කාරාරම් මුදල් ලබා දී තිබුණි.

(ඉ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

(i) 8.3.8 ඡේදය

අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව මණ්ඩලය විසින් විවිධ ආයතන හා පුද්ගලයන් වෙත අවස්ථා 33 කදී එකතුව රු. 1,796,701 ක් මුදල් ත්‍යාග හා පරිත්‍යාග ගෙවා තිබුණි.

(ii) 1998 ජූනි 05 දිනැති අංක පීඊ1/000/6 (දීමනා) වෙළුම. 11 තාවකාලික දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු ලිපිය

මණ්ඩලයේ සභාපතිවරයාට දරන ලද සංග්‍රහ වියදම් පමණක් ප්‍රතිපූරණය කර ගැනීමට හැකි නමුත්, ඊට පටහැනිව ප්‍රධාන විධායක නිලධාරියාට වියදම් ප්‍රතිපූරණය කර ගැනීම සඳහා මාසිකව රු.150,000 ක උපරිමයකට යටත්ව සංග්‍රහ වියදම් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබානොගෙන සමාලෝචිත වර්ෂය තුළ එකතුව රු.1,819,845 ක් ගෙවා තිබුණි.

(iii) 2008 ඔක්තෝබර් 28 දිනැති අංක පීඊඩී 50 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරයකු මාසයකට පෙට්‍රල් ලීටර් 220 ක් හෝ රු. 20,000 ක දීමනාවක් ද මණ්ඩලයට අයත් වාහනයක් පාවිච්චි නොකරන්නේ නම් ඊට අමතරව වාහනයට රු.30,000 ක දීමනාවක් ද හිමි වුවත්, ඊට පටහැනිව සභාපතිවරයා / ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සමාලෝචිත වර්ෂයේ දී වාහනය හා රියදුරු වැටුප් වශයෙන් මාසයකට රු.150,000 බැගින් එකතුව රු.1,867,845ක් සහ ඉන්ධන දීමනා ලෙස මාසයකට රු.50,000 ක් බැගින් රු.600,000 ක මුදලක් ප්‍රවාහන දීමනාවක් ලෙස ලබාගෙන තිබුණි.

(ඊ) 2006 ජනවාරි 25 දිනැති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය

(i) 2.7.5 වගන්තිය

මණ්ඩලය වෙනුවෙන් රේඛීය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මණ්ඩලය සඳහා ප්‍රසම්පාදන කමිටුවක් පත් කළ යුතු අතර, ඉන් එක් සාමාජිකයෙකු අදාළ අමාත්‍යාංශයේ සහකාර ලේකම් / අධ්‍යක්ෂ වරයෙක් විය යුතුය. එහෙත් වක්‍රලේඛය ප්‍රකාර අදාළ අමාත්‍යවරයා විසින් මණ්ඩලය සඳහා ප්‍රසම්පාදන කමිටුවක් පත්කර නොතිබුණි. ඒ වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කර ගත් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවක් තිබුණු අතර එහි සාමාජිකයන් සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ , විධායක අධ්‍යක්ෂ (මුදල්) හා ව්‍යාපෘති අධ්‍යක්ෂ යන මණ්ඩලයේම නිලධාරීන්ගෙන් සමන්විත වී තිබුණි.



- (ii) 2.14.1 වගන්තිය සහ 2012 පෙබරවාරි 23 දින එම මාර්ගෝපදේශ සඳහා වූ අතිරේකයේ 21 වගන්තිය.  
 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මඟින් දක්වා ඇති පරිදි දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවකට ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් මඟින් මිලගණන් කැඳවා ඉටුකළ හැක්කේ රු.මිලියන 20 ට අඩු කොන්ත්‍රාත් පමණක් වුවත්, ඉහත දක්වා ඇති පරිදි රු.මිලියන 2.8 සිට රු.මිලියන 125 අතර වටිනාකම් වලින් යුත් කොන්ත්‍රාත් ඉහත කී ලියාපදිංචි සැපයුම්කරුවන් මඟින් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු අනුමැතියෙන් සිදුකර තිබුණි.
  
- (iii) 3.2 වගන්තිය  
 මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව මණ්ඩලයේ රු.මිලියන 354 ක් වැයකර ඉදිකළ අලෙවිසැල් ඉදිකිරීම් සහ පුනරුත්ථාපන ජාතික තරඟකාරී ලංසු කැඳවීමක් කළ යුතුව ඇතත්, ඉහත කොන්ත්‍රාත් සම්බන්ධයෙන් එසේ කටයුතු නොකොට මණ්ඩලය විසින් ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් හතර දෙනාගෙන් පමණක් මිලගණන් ලබා ගෙන එක් පුද්ගලයකුට පමණක් කොන්ත්‍රාත් ලබා දී තිබුණි.
  
- (iv) 5.4.4 වගන්තිය  
 පිළිගත හැකි සුරක්ෂණයක් ඉදිරිපත් කිරීම මත කොන්ත්‍රාත් මුදලින් සියයට 20ක උපරිම මුදලක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවිය හැකි වුවත්, මණ්ඩලය විසින් නිසි සුරක්ෂණයක් ලබා නොගෙන කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලීම පරිදි සීමාවකින් තොරව අත්තිකාරම් මුදල් ලබා දී තිබුණි. එය කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 82 සිට සියයට 100 දක්වා විය.
  
- (v) 5.4.6 වගන්තිය  
 කොන්ත්‍රාත්කරුට ගෙවනු ලබන සෑම ගෙවීමකින්ම dඳවුම් මුදලක් වගකීම් කාල සීමාව අවසන් වන තුරු රඳවා තබාගත යුතු වුවත්, රු.මිලියන 252 ක් වූ විවිධ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් එසේ කටයුතු කර නොතිබුණි.
  
- (vi) 5.3.5 වගන්තිය  
 ලංසුකරුවන්ගේ සුදුසුකම් පිළිබඳ මාර්ගෝපදේශය අනුව වැඩ සඳහා වූ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ ලියාපදිංචි වී තිබිය යුතු වුවත්, ඉහත කී කොන්ත්‍රාත්කරුවන් එසේ ලියාපදිංචි වී තිබූ බව අනාවරණය නොවුණි.



(vii) 5.4.8 වගන්තිය සහ 2010 සැප්තැම්බර් 28 නිකුත් කළ ප්‍රසම්පාදන අත්පොත සඳහා වන අතිරේකය 18 වගන්තිය

කොන්ත්‍රාත්තුවකදී කොන්ත්‍රාත්කරු විසින් ගිවිසුම් උල්ලංඝනය කළහොත් ප්‍රසම්පාදන අස්ථිත්වය ආරක්ෂා කිරීම සඳහා ඇස්තමේන්තුගත කොන්ත්‍රාත් මුදලින් සියයට 5 කට නොඅඩු මුදලක් කාර්යසාධන සුරක්ෂණයක් ලබාගත යුතු වුවත්, රු.මිලියන 252 ක වැඩ සම්බන්ධයෙන් එවැනි සුරක්ෂණ ලබාගෙන නොතිබුණි.

(viii) 5.3.10 වගන්තිය

රු.මිලියන 252 ක ඉදිකිරීම් හා පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් ලංසු කැඳවීමේ ක්‍රියාවලියට සහභාගිවන සියළුම ලංසුකරුවන්ගෙන් නියමිත ආකාරය ප්‍රකාරව ලංසු සුරක්ෂණ ලබාගැනීම හෝ ඒ සඳහා දක්වා ඇති විකල්ප අනුගමනය කළ යුතු වුවත්, ඉහත කිසිදු අවස්ථාවක ලංසු සුරක්ෂණ ලබාගත් බවට සාක්ෂි නොවුණි.

(ix) 5.4.12 වගන්ති

එකතු කළ අගය මත බදු (VAT) ආවරණය කර ගැනීම සඳහා ඊලඟ මාසයේ 15 වන දිනට පෙර විගණකාධිපතිවරයාට පිටපතක් සහිතව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත දැනුම් දිය යුතු වුවත් එසේ කර නොතිබුණි.

(x) 8.13.03 වගන්තිය

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාර අතිරේක වැඩ සඳහා ඉඩදිය හැකි ප්‍රමාණය උපරිම සියයට 10 ක් වුවත් ගාල්ල ලක්සල ප්‍රදර්ශනාගාර වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 58 අතිරේක වැඩ සඳහා ගෙවා තිබුණි.

(උ) DMS/G3/60/2 හා 2012 දෙසැම්බර් 21 දිනැති මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව නිකුත් කළ වකුලේඛය

වකුලේඛයේ 02 වගන්තිය ප්‍රකාරව ප්‍රතිව්‍යුහගතකරණය යටතේ අනුමත තනතුරු සඳහා බඳවා ගැනීම් පරිපාටිය සකස් කර නොතිබුණි.



3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ දී මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.13,742,680 ක ශුද්ධ ලාභයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ රු. 63,189,722 ක ශුද්ධ ලාභයක් විය. මේ අනුව, ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේ දී මූල්‍ය ප්‍රතිඵලයේ රු.49,447,042 ක පිරිහීමක් දක්නට ලැබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

වත්කම්වල වර්ධනයට වඩා සිඳු වර්ධනයක් වගකීම්වල දක්නට විය. විස්තර පහත දැක්වේ .

(අ) මණ්ඩලයේ ජංගම නොවන වත්කම් සියයට 48.8 කින් වර්ධනය වී තිබුණු අතර ජංගම වත්කම් සියයට 67.6 කින් වර්ධනය වී තිබුණි. ජංගම නොවන වගකීම් සියයට 116.1 කින් ද ජංගම වගකීම් සියයට 71 කින්ද වැඩිවී තිබුණි. මණ්ඩලයේ ජංගම නොවන වත්කම් යටතේ පුද්ගලිකව ඉදිකිරීම හා නවීකරනය සඳහා රු. මිලියන 354 ක් වැය කර තිබූ අතර ජංගම නොවන වගකීම් යටතේ රජයේ ආධාර රු. මිලියන 107 ක්ද ලංකා බැංකුවෙන් කොටුව ලක්සල ගොඩනැගිල්ල උගස් කර රු. මිලියන 300 ක් ලබා ගෙන තිබුණි.

(ආ) ජංගම වත්කම් රු. මිලියන 298 කින් වැඩි වී තිබුණ අතර ඒ අනුව ඉතිරි තොග රු. මිලියන 246 සිට රු. මිලියන 551 දක්වා රු. මිලියන 305 කින් වැඩි වී තිබුණි. මේ සඳහා වාණිජ බැංකු වලින් රු. මිලියන 300 ක ණය ලබා ගෙන තිබුණි.

(ඇ) දළ ලාභ අනුපාතය සියයට 66.4 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබූ අතර විකුණුම් පිරිවැය ලෙස මණ්ඩලයට භාණ්ඩ සපයන්නන් වෙත භාණ්ඩ අලෙවි ආදායමින් සියයට 33.6 ක් පමණි. ඒ අනුව හස්ත කර්මාන්ත කරුවන් දිරි ගැන්වීමක් සිදුවී නොතිබුණි. ශුද්ධ ලාභ අනුපාතය සියයට 1.9 ක් වූ අතර අලෙවි ආදායමින් සියයට 64.5 මණ්ඩලයේ පුනරාවර්තන වියදම් වශයෙන් වැයකර තිබුණි. ජංගම අනුපාතය 1.01: 01 ක් වූ අතර ක්ෂණික අනුපාතය 0.28:1 ක් විය. ඒ අනුව මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් නොවන බව නිරීක්ෂණය විය.

(ඈ) වියදම්වල අසාමාන්‍ය වැඩිවීම්  
-----  
පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(i) සමාලෝචිත වර්ෂයේ විකුණුම් ආදායම සියයට 40 කින් වර්ධනය වන විට ඊට සමාන්තරව පරිපාලන වියදම සියයට 90 කින්ද, බෙදාහැරීම් වියදම් සියයට 81 කින් සහ මූල්‍ය වියදම්





සියයට 169 කින් ද වැඩිවී තිබුණි. ඉදිකිරීම් කටයුතු සඳහා බැංකු ණය ලබා ගැනීම ඉහත පරිදි මූල්‍ය වියදමේ වර්ධනයට හේතු වී තිබුණි.

(ii) මණ්ඩලය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වශයෙන් දක්වා ඇත්තේ හස්ත කර්මාන්ත භාණ්ඩ අලෙවිය තුළින් හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කිරීම, ඒවායේ තත්ත්වය දියුණු කිරීම මඟින් හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදකයින්ගේ ආදායම වැඩිකිරීම වුවත්, මණ්ඩලය ලැබූ අලෙවි ආදායම රු. මිලියන 699.7 නිෂ්පාදකයාට ගෙවා ඇත්තේ රු. මිලියන 235 කි එනම් සියයට 33 ක් පමණි. ඉකුත් වර්ෂය හා සසඳන විට අලෙවි ආදායම රු. මිලියන 504 ක් ව තිබියදී හස්ත කර්මාන්ත නිෂ්පාදකයාට ගෙවූ මුදල රු. මිලියන 209 ක් විය. ඒ සඳහා ඉකුත් වර්ෂයේ අලෙවි ආදායමින් සියයට 41.5 ක් ගෙවා තිබුණි. ඒ අනුව හස්ත කර්මාන්තකරුවන් දිරි ගැන්වීමක් සිදුවී නොමැති අතර මණ්ඩලයේ පුනරාවර්ථන වියදම් අසාමාන්‍ය ලෙස වැඩිවී තිබුණි. ශුද්ධ ලාභය ඉකුත් වර්ෂය හා සසඳන කල සියයට 12.5 සිට සියයට 1.9 දක්වා පහල වැටී තිබුණි.

3.3 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

ආයතනයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුට සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව ආයතනයට විරුද්ධව නඩු පවරා ඇති අතර නැවත සේවයේ පිහිටුවීම, හිඟ වැටුප් ගෙවීමට හෝ රු. මිලියන 05 ක වන්දි ඉල්ලා නඩු පවරා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2013 වර්ෂයේ දී තුම්මුල්ල හා අනෙක් ශාඛාවල ඉලක්ක ගත විකුණුම් හා තර්ජන විකුණුම් අතර පහත දැක්වෙන වෙනස්කම් නිරීක්ෂණය විය.

ශාඛාව	ඉලක්කගත විකුණුම්	තර්ජන විකුණුම්	වෙනස	ප්‍රතිශතය
	රු. 000	රු.000	රු.000	%
තුම්මුල්ල	148,000	318,463	170,463	115
කොටුව	178,500	85,699	(92,801)	(52)
කටුබැද්ද	17,200	30,123	12,923	75



කටුනායක	34,900	45,602	10,702	31
නුවර	63,000	24,735	(38,625)	(61)
ගාල්ල	29,400	40,149	10,749	37
කුරුණෑගල	34,900	45,602	10,705	31
බත්තරමුල්ල	24,400	20,986	(3,414)	(14)
නව ශාඛා (05)	10,450	47,539	37,089	355

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ලක්සල ප්‍රදර්ශනාගාර 13 න් ප්‍රදර්ශනාගාර 03 ක අපේක්ෂිත විකුණුම් ඉලක්කයට ලගා වී නොතිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ විකුණුම් ආදායම රු. 688,112,358 ක් වූ අතර ඉකුත් වර්ෂය තුළ විකුණුම් ආදායම රු. 489,564,350 ක් විය. මේ අනුව, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ විකුණුම් ආදායම රු. 198,548,008 කින් හෙවත් සියයට 40.6 කින් වර්ධනය වී තිබුණි.

4.2. ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 සහ 2012 වර්ෂ තුළ දිරිදීමනා සහ අතිකාල වශයෙන් පිළිවෙලින් රු. 46,926,152 ක් හා රු.31,725,549 ක් ගෙවා තිබුණි. සමාලෝචිත වර්ෂයේ ලාභය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78 කින් අඩුවී තිබුණද දිරිදීමනා සහ අතිකාල සියයට 47.9 කින් වැඩිවී තිබුණි.

2012 සහ විගණනය වෙත ඉදිරිපත් කල 2013 මැයි දක්වා කාලපරිච්ඡේදය තුළ ගෙවා තිබුණු දිරිදීමනා මුදල කාර්ය මණ්ඩල අතර බෙදී ගොස් තිබුණු ආකාරය පහත දැක්වේ.



නිලධාරී කාණ්ඩය

2012

2013.05.30 දක්වා

	නිලධාරීන් සංඛ්‍යාව	දිරිදීමනා ප්‍රතිශතය	එක් සේවක ඉපයුම ප්‍රතිශතය	නිලධාරීන් සංඛ්‍යාව	දිරිදීමනා ප්‍රතිශතය	එක් සේවක ඉපයුම ප්‍රතිශතය
කළමනාකරණ මණ්ඩලය	14	30	2.14	15	33	2.2
විකුණුම් කාර්ය මණ්ඩලය	104	52	0.50	100	53	0.53
සහායක සේවා	65	18	0.29	51	14	0.27

ඉහත තොරතුරු අනුව ගෙවන ලද දිරිදීමනාවෙන් ඉහළ ප්‍රතිශතයක් කළමනාකරණ මණ්ඩලය වෙත වෙන් වී තිබුණු අතර, එම මණ්ඩලය නියෝජනය කරනු ලබන නිලධාරීන් 14 අතර පහත පරිදි බෙදී ගොස් තිබුණි.

නිලධාරීන්	සංඛ්‍යාව	ප්‍රතිශතය
සභාපති ප්‍රධාන විධායක නිලධාරියා	01	8.55
අනෙකුත් ප්‍රධාන විධායක නිලධාරීන්	02	7.97
විකුණුම්/ගබඩා/මිලදීගැනුම් අධ්‍යක්ෂවරු	03	6
විකුණුම් කාර්යයෙහි සෘජුව නිරත නොවන අධ්‍යක්ෂවරු/සහකාර අධ්‍යක්ෂවරු	04	4
කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් උපදේශකවරු	04	3.5
	14	30

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ක්‍රියාත්මක කර තිබුණු දිරිදීමනා ක්‍රමය ආයතනයේ මාසික පිරිවැටුම පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කර තිබුණු අතර, පිරිවැටුම හැරුණු විට ආයතනයේ මෙහෙයුම් ලාභය, ශුද්ධ ලාභය කෙරේ අවධානය යොමු කර නොතිබුණි. ආයතනය ඉතා අඩු මෙහෙයුම් ලාභයක් හෝ අලාභ ලබමින් පැවති මාසවල දී පවා ඉහළ දිරි දීමනාවක් ගෙවා තිබුණි. 2013 මැයි මාසය



වන විට රු. 61,346 ක මෙහෙයුම් අලාභයක් තිබිය දී එම මාසය සඳහා රු.2,792,000 ක දිරි දීමනා ගෙවා තිබුණි. මේ අනුව අලාභයක් ලබා තිබියදීත් දිරිදීමනා ගෙවීමට ඉලක්ක තීරණය කිරීම විගණනයේදී ප්‍රශ්න සහගත විය.

(ii) මුළු දිරිදීමනා ගෙවීම් වලින් විකුණුම් කාර්යයන්ගේ සෘජුව නියුතු මෙහෙයුම් ශ්‍රේණිවල සේවකයින් 104 දෙනා සඳහා විකුණුම් ඉලක්ක සපුරාලීම හා පැමිණීම පදනම් කර ගනිමින් දිරිදීමනා වලින් සියයට 53 ක්ද, කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් 14 වෙත පිරිවැටුමේ ප්‍රතිශතයක් ලෙස දිරිදීමනා වලින් සියයට 33 ක්ද සභායක සේවා සේවකයින් 65 දෙනෙක් සඳහා සියයට 14 ක් ද වශයෙන් අනුමත දිරිදීමනා ගෙවා තිබුණි. මේ අනුව දිරිදීමනා ගෙවීමේදී විශාල විෂමතාවයක් ඇති බව නිරීක්ෂණය විය.

(ආ) මණ්ඩලයේ නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා රු. 6,138,145 ක මුදලක් වැයකර තිබූ නමුත් එම විදේශ සංචාර තුළින් සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලයේ කිසිදු විදේශ වෙළඳාමක් සිදුවී නොතිබුණි.

(ඇ) කටුබැද්ද ගොඩනැගිලි සංකීර්ණය නිෂ්කාර්යව තිබියදී කොළඹ ප්‍රදේශයෙන් වසර දෙකක කාලයකට ගොඩනැගිල්ලක් වසර දෙකක කාලයකට කාර්යාල කටයුතු සඳහා කුලියට ගෙන තිබුණ අතර, සමාලෝචිත වර්ෂය තුළ ගොඩනැගිලි කුලී හා අළුත්වැඩියාව සඳහා පිළිවෙලින් රු.2,762,500 ක් හා රු.1,350,443 ක් ගෙවා තිබුණි.

(ඈ) මණ්ඩලයට අයත් රු. මිලියන 497 ක් වටිනා ගොඩනැගිල්ලක් උකස් කර වාණිජ බැංකුවකින් රු. මිලියන 400 ක ණය ලබා කුලියට ගත් ඉඩම්වල රු. 354,092,338 ක් වියදම් කර ප්‍රදර්ශනාගාර ඉදිකිරීම හා අළුත්වැඩියා කටයුතු සිදු කර තිබුණි.

**4.3 නිශ්ක්‍රීය හා ඌණ උපයෝජිත වත්කම්**

-----

ජාතික ශිල්ප සභාවට 2009 වර්ෂයේදී හස්ත කර්මාන්ත පුහුණු අංශය පවරන ලද නමුත්, කටුබැද්ද වඩු පුහුණු අංශය ශිල්ප සභාවට නොපැවරීම නිසා එම පුහුණු පාසලට අයත් අඩි 20,000 ක තුන් මහල් ගොඩනැගිල්ල සහ ද්විත්ව ඇඳුන් 40 කින් යුත් නේවාසිකාගාරය හා වර්ග අඩි 8,000 ක් පමණ වූ බැග් නිෂ්පාදන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සහ මේස හා ඊට අදාළ පුටු 80 ක් පමණ අයත් වටිනාකම හඳුනා ගත නොහැකි ලී ඉරිමේ යන්ත්‍ර, ලී යතු ගැමේ යන්ත්‍ර වසර 03 ක සිට නිශ්ක්‍රීයව හා ඌණ උපයෝජිතව පැවතුණි.



**4.4 හඳුනාගත් පාඩු**

නවීකරණය කරන ලද තුම්බුල්ල ලක්සල ශාඛාවෙහි සිදුකළ භෞතික සෝදිසි පරීක්ෂණ වල දී ඉටු නොකළ වැඩ වෙනුවෙන් රු.4,285,994 ක් ගෙවා තිබුණි.

**4.5 කාර්යමණ්ඩල පරිපාලනය**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අංක DMS/G3/60/2 හා 2012 දෙසැම්බර් 21 දරන චක්‍රලේඛය අනුව ස්ථීර කාර්ය මණ්ඩලය 127 ක් හා කොන්ත්‍රාත් පදනම මත සේවකයින් 67 ක් අනුමත කර තිබුණි. එහෙත් කොන්ත්‍රාත් පදනම මත 90 ක් බඳවා ගෙන තිබූ අතර ස්ථීර කාර්ය මණ්ඩලය 91 ක් දක්වා අඩු වී තිබුණි. ඒ අනුව ස්ථීර සේවක සංඛ්‍යාවෙන් 36 ක් පුරප්පාඩු වී පැවති අතර කොන්ත්‍රාත් පදනම මත සේවකයින් 23 ක් වැඩිපුර බඳවා ගෙන තිබීම නිසා කොන්ත්‍රාත් සේවකයින් 23 දෙනෙක් සඳහා අනුමැතියකින් තොරව වැටුප් හා දීමනා ගෙවා ඇති බව විගණනයේ දී නිරීක්ෂණය විය.
- (ආ) ඉහත සඳහන් චක්‍රලේඛනයට පටහැනිව කොන්ත්‍රාත් පදනම මත පත්වීම් 33 ක් කර තිබූ අතර තනතුරු නාම අවශ්‍ය පරිදි වෙනස් කර ලබා දී තිබුණි. එම තනතුරු සඳහා බඳවා ගත් ආකාරය ද, එම සේවකයන් සඳහා වැටුප් හා දීමනා තීරණය කළ ආකාරය ද විගණනයට ඉදිරිපත් නොකෙරුණි.
- (ඇ) මණ්ඩලයේ ස්ථීර කාර්ය මණ්ඩලය අනුමත සංඛ්‍යාවට වඩා අඩු වී ඇතත්, මහා භාණ්ඩාගාරයෙන් අනුමත නොකළ ස්වේච්ඡා වන්දි ක්‍රමය මත ස්ථීර සේවකයින් විශ්‍රාම ගැන්වීම් තවදුරටත් ක්‍රියාත්මකව පැවතුණි.
- (ඈ) ආයතනයේ ස්ථීර කාර්ය මණ්ඩලයේ ප්‍රධාන විධායක තනතුරු දරන පුද්ගලයන් විශ්‍රාම ගැන්වීමෙන් පසු ද එම තනතුරු සඳහා නවක නිලධාරීන් බඳවාගෙන නොගෙන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව විශ්‍රාම ගත්වන ලද නිලධාරීන්ම නැවත කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගෙන තිබුණි.
- (ඉ) කොන්ත්‍රාත් කාර්ය මණ්ඩලය සඳහා චක්‍රලේඛනයේ අනුමත වැටුප් හා දීමනා වලට පරිභාහිරව අඩුවෙන් වැටුප් හා දීමනා ගෙවීම් කර තිබුණි.



5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තාව අදාළ වර්ෂය ඉකුත් වී දින 60 ක් ඇතුළත විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු වුවත්, 2013 වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2014 ජුනි 16 දින ඉදිරිපත් කර තිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

1971 අංක 38 දරන මුදල් පනතේ 13(5)(ඩී) වගන්තිය ප්‍රකාරව 2013 වර්ෂයට අදාළව අභ්‍යන්තර විගණන සැලැස්මක් සකස්කර තිබුණ ද, සැලැස්මට අනුව විගණන කටයුතු කර නොතිබුණි. මණ්ඩලයේ අභ්‍යන්තර පාලන ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක වන බව සොයා බැලීම, ගිණුම්වල සහ වෙනත් වාර්තාවල විශ්වසනීයත්වය ආරක්ෂා වන පරිදි එදිනෙදා ගනුදෙනු වලට අදාළ වවුචර් ඇතුළු මූල්‍ය ප්‍රකාශන පරීක්ෂා කළ යුතු වුවත්, මතභේදාත්මකව තිබූ වැඩ සහ ඉදිකිරීම් කොන්ත්‍රාත් හා විවිධ ගෙවීම් සම්බන්ධයෙන් විගණනයක් අභ්‍යන්තර විගණන අංශයෙන් සිදු වී නොතිබුණි.

5.3 සංයුක්ත සැලැස්ම

මණ්ඩලය විසින් 2011 - 2013 වර්ෂ ආවරණය වන පරිදි සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුණ ද, 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 දරන භාණ්ඩාගාර චක්‍රලේඛයේ 5 වගන්තිය ප්‍රකාර සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණු අතර, සංයුක්ත සැලැස්ම කාලානුරූපව සමාලෝචනය කර යාවත්කාලීන කර නොතිබුණි.

5.4 ප්‍රසම්පාදන සැලැස්ම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 දරන භාණ්ඩාගාර චක්‍රලේඛයේ 05 වගන්තිය ප්‍රකාරව මණ්ඩලය විසින් 2012 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි.



5.5 නොවිසඳී ඇති විගණන පේද

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අමාත්‍ය මණ්ඩල අනුමැතියට පටහැනිව රාජ්‍ය ආයතන වෙතින් ලක්සලට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගැනීම

2012 වාර්තාවෙන් පෙන්වා දුන් පරිදි 2006 පෙබරවාරි 01 දිනැති අංක 06/021/231/004 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට හා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය පිහිටුවන ලද 1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභා අනුබද්ධිත පහතින් බලය නොපවරන ලද කාර්යයන් සඳහා සමාලෝචිත වර්ෂය අවසාන දක්වා රු. මිලියන 329 ක් වැය කර තිබුණි.

එම කාර්යයන්ගෙන් මතභේදයට තුඩුදෙන අවස්ථාවන් කීපයක් පහත දැක්වේ.

සේවා ආයතනය	විස්තරය	තත්ත්වය
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව	මහ වැලිකඩ ළමා උද්‍යානයේ සහ නගර සභා පරිශ්‍රය තුළ සුර්ය බල ශක්තියෙන් ක්‍රියා කරන විදුලි ආලෝක පද්ධති 20 ක් සවි කිරීම.	ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම් නිසා සුර්ය බල ශක්ති කට්ටලය ක්‍රියා විරහිත වීම. මේ සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාව ලක්සලට එරෙහිව නඩු පවරා තිබුණි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව	විකාශන කුළුනක් ඉදිකිරීම	මෙම ඉදිකිරීම් අතරමඟ නවතා ඇත. ගිවිසුමට අනුව ලබාගත් මුදලින් රු. 4,348,041 ක් ආපසු ගෙවීමට එකඟත්වය පලකර ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වෙත 2014 ජූලි 10 දින ලිපියක් යවා ඇත.

(ආ) ලක්සල තුළ ඉංජිනේරු ඒකකයක් පිහිටුවීම හා අභ්‍යන්තර හා බාහිර කොන්ත්‍රාත් මණ්ඩලයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට පැවරීම .

ලක්සල විසින් 2009 ඔක්තෝබර් මාසයේදී අංක 2010/01 දරණ ඕනෑම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ඕනෑම ආකාරයක ඉංජිනේරු ව්‍යාපෘති කරගෙන යාමට හැකි ලාභ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාම සඳහා ඉංජිනේරු ඒකකයක් පිහිටුවා එය 2001 අප්‍රේල් මාසයේදී අත්හිටුවා තිබුණි. නැවත 2011 ජූනි 17 දිනැති අංක 2011/29 දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මගින් ප්‍රතිසංවිධානය කර තිබුණි. ඒ අනුව මණ්ඩලය විසින්



ලියාපදිංචි කරන ලද කොන්ත්‍රාත්කරුවන් 04 දෙනෙකුට සියළුම කොන්ත්‍රාත් ලබාදීමටත්, ගොඩනැගිලි නඩත්තු කටයුතු සඳහා රු. මිලියන 2.5ට අඩු කොන්ත්‍රාත් එතෙක් ලක්සල ඉංජිනේරු ඒකකයක් ලෙස තිබී පසුව පෞද්ගලික ආයතනයක් ලෙස ස්ථාපිත කරන ලද ඉහත එක් ඉදිකිරීම් ආයතනයකට ලබා දීමටත්, බාහිර කොන්ත්‍රාත් වලින් ඔවුන් ලබන ආදායමින් සියයට 2 සිට සියයට 8 අතර ලාභ ප්‍රතිශතයක් මණ්ඩලයට ආදායමක් ලෙස ලබා ගැනීමටත්, මණ්ඩලය වෙනුවෙන් සේවාදායක ආයතනය සමඟ සියළුම ගිවිසුම් වලට එළඹීමේ බලය ලක්සල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් හෝ අධ්‍යක්ෂ ( මුදල් ) වෙත පවරා දීමටත් කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) සියළුම කොන්ත්‍රාත් වැඩ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) ඉංජිනේරු ඒකකය මගින් සිදුකරනු ලබන බවට ගිවිසුම්ගත වුවද, ලක්සල සතුව එවැනි ඒකකයක් හෝ එවැනි ඒකකයකට අවශ්‍ය සුදුසුකම්ලත් මානව හෝ භෞතික සම්පත් නොතිබුණි.
- (ii) කොන්ත්‍රාත්කරුවන් 04 දෙනා ලියාපදිංචි කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කර නොතිබුණු අතර, මෙම ආයතන කිසිවක් අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉදිකිරීම් සංවර්ධන පරිපාලන ආයතනයේ (ICTAD) හි ලියාපදිංචි වූ ආයතන නොවීය.
- (iii) සියළුම කොන්ත්‍රාත් ලක්සල ආයතනය නමින් සිදුකරනු ලැබුව ද, ඒ සම්බන්ධ වූ ගිණුම් ලක්සල මූල්‍ය ප්‍රකාශනවලින් හෙළිදරවු කර නොතිබුණි.

(ඇ) ශිල්පීය පුහුණු අංශය ජාතික ශිල්ප සභාවට පැවරීමට කටයුතු නොකිරීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 08/2322/349/015 හා 2008 දෙසැම්බර් 08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ ශිල්පීය පුහුණු අංශය ජාතික ශිල්ප සභාවට පැවරීමට තීරණය කර තිබුණද, 2013 වර්ෂය අවසාන වන විටත් එම කටයුතු අවසන් කර නොතිබුණි. ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම්ගේ අංක 3/4/2/46 හා 2009 අප්‍රේල් 06 දිනැති ලිපියෙන් 2009 මැයි 01 දින සිට ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය යටතේ පැවති ශිල්පීය පුහුණු අංශයට අයත් සේවකයන් 189 දෙනෙකු, වාහන 03 ක් පුහුණු මධ්‍යස්ථාන 132 ක් ශිල්ප සභාවට පැවරීමට කටයුතු කර තිබුණි. ඉන් ගොඩනැගිලි 70 ක් මණ්ඩලය සතු ගොඩනැගිලි විය. ඒ අනුව එම ගොඩනැගිලිවල පැවති උපකරණ හා යන්ත්‍ර සූත්‍ර මෙවලම් ආයුධ ආදිය සහ වාහන 03 ක් ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්ට භාර දී තිබුණ ද අදාළ වත්කම්හි වටිනාකම් ගණනය කර පැවරීමක් විගණනය දිනය දක්වා සිදුකර නොතිබුණි.





(ii) 2010 සහ 2011 වර්ෂවලට අදාළව මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන වලින් ඉහත (අ) හි තත්ත්වය අනාවරණය කර නොතිබුණු අතර, 2012 වර්ෂය සඳහා ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශනවල ශිල්පීය පුහුණු අංශය යටතේ 2009 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබූ ශේෂයන් එපරිදිම 2012 දෙසැම්බර් 31 දිනට පැවති ශේෂ ලෙස ඇතුළත් කර ඉදිරිපත් කර තිබුණි. 2013 වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් ඉවත් කර සටහනක් වශයෙන් දක්වා තිබුණු අතර එය නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපතිවරයා වෙත දන්වා යවන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) අභ්‍යන්තර පාලනය
- (ඇ) කොන්ත්‍රාත් පාලනය
- (ඈ) මූල්‍ය පාලනය
- (ඉ) මානව සම්පත් කළමනාකරණය
- (ඊ) තොග පාලනය

ඩබ්ලිව්.පී. සී. වික්‍රමරත්න  
 විගණකාධිපති (වැඩබලන)

